



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,665 — FRIDAY, APRIL 23, 1954

(Published by Authority)

PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Posts—Vacant	387	Statements of Revenue and Expenditure	398
Local Government Notifications	390	Budgets	400
By-laws	392	Sale of Properties	401
Notices under the Local Authorities Elections Ordinance	396	Road Committee Notices	—
		Miscellaneous Notices	403

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries for fee or reward, &c.

Posts—Vacant

GENERAL CONDITIONS APPLICABLE TO APPOINTMENTS TO POSTS IN THE LOCAL GOVERNMENT SERVICE ADVERTISED IN PART IV OF THE "CEYLON GOVERNMENT GAZETTE"

1 *Allowances.*—Unless otherwise stated, Rent Allowance, temporary Cost of Living Allowance and temporary Special Living Allowance are payable according to Government Rates and Conditions.

2 *Conditions of Service.*—Appointments will be subject to the provisions of the Local Government Service Ordinance, No 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and the Regulations made thereunder, and other conditions of service as laid down by the Commission from time to time.

3 *Terms of Engagement.*—The posts specified in the schedule published in Part IV of the *Ceylon Government Gazette* No. 10,432 of August 8, 1952, and other posts added thereto from time to time while held by members of the Local Government Service other than females are pensionable under the Local Government Service Pension Scheme Regulations, 1952.

(a) The pension rights of officers serving under Government will be conserved if released under Section 71 of the Government Minutes on Pensions, and transferred to pensionable posts in the Local Government Service.

(b) In the case of employees of Local Authorities who hold pensionable posts under the Pension

By-laws or Rules of the Local Authorities, the payment of their pension on ultimate retirement will be governed by the Pension By-laws or Rules of the Local Authority in whose employ they were on the date immediately preceding the date of their transfer to the Local Government Service, in terms of Section 48 of the Local Government Service Ordinance, No 43 of 1945, as amended by the Local Government Service (Amendment) Act, No. 8 of 1949.

(c) All appointees to pensionable posts other than females, officers above the age of 55 and officers who were holding pensionable posts in Government Service on the date immediately prior to their appointment to the Local Government Service, are required to contribute 4 per cent. of their salary to the Local Government Service Widows' and Orphans' Pension Fund established under the Local Government Service Widows' and Orphans' Pension Fund Regulations, 1952, published in the *Government Gazette Extraordinary* No 10,429 of July 30, 1952. The Local Authority will contribute 3 per cent. of salary

(d) Appointees may be required to furnish security either in cash or by Fidelity Guarantee Bond through a Guarantee Association approved by the Local Government Service Commission in a sum which may be decided upon by the Local Authority.

(e) Appointees not holding scheduled posts in the Local Government Service or permanent posts in the Public Service will be required to pass a medical examination by a duly qualified medical practitioner as to their physical fitness to serve in any part of the Island.

(f) The appointment will generally be on probation or subject to confirmation after a period of one year unless otherwise specified

4. *Qualifications required.*—Every applicant must furnish satisfactory proof that he is a Ceylonese.

A "Ceylonese" is a citizen of Ceylon by descent or by registration

5 *War Service Concession.*—Provided they are qualified in all other respects, ex-Servicemen of Her Majesty's Fighting Forces and full-time members of the Auxiliary Fire, Air Raid Precautions and Civil Defence Services (excluding those who had left these Services of their own accord), will be allowed to deduct periods of such service (commencing from September 3, 1939, at the earliest and up to December 31, 1949, at the latest), from their ages for purposes of eligibility alone, provided that they joined the Forces before August 15, 1945, and that such service was satisfactory and continuous.

6. *Other Requirements*—(i) Applications from those in a Local Body should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving.

(ii) Applications from officers in the Government Service should be forwarded through the Heads of their respective Departments. In the case of applications from officers holding permanent posts in the Government Service, the Head of the Department concerned should, when forwarding the application, state whether or not he is prepared to release the applicant if selected.

(iii) Candidates may be required to present themselves for interview or test at an appointed time and place. No travelling or other expenses will be paid in this connection.

(iv) Any person who desires to recommend a candidate may do so by giving a testimonial. Any form of direct or indirect canvassing or attempt to influence the selection of candidates will disqualify such candidates.

(v) Any statement in the application which is found to be incorrect will render the applicant liable to disqualification if the inaccuracy is discovered before the selection and to dismissal after the selection.

(vi) Applications not conforming in every respect with the requirements of this advertisement will be rejected.

(vii) Applications should be made substantially in the form appended below and should be addressed to the Chairman, Local Government Service Commission, and NOT personally to him.

(viii) Applications received in this office after the closing date will not ordinarily be entertained.

Form of Application to be used unless otherwise stated

LOCAL GOVERNMENT SERVICE

Application for the post of _____.

- 1 Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals.)
Nationality : _____.
(State whether Ceylonese or not as per definition in condition 4 above.)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
- (c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
- (d) If an ex-Serviceman, particulars of Unit, rank and dates of joining and discharge : _____.
- 10 Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c) : _____.
12. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
14. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.
16. Certificates of residence from Chief Headman, D. R. O., J. P., or Minister of Religion where necessary : _____.

Date : _____.

Signature of Applicant.

LOCAL GOVERNMENT SERVICE**Post of Assistant Librarian, Public Library,
Municipal Council, Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2 *Salary Scale*.—Rs 2,640 per annum rising by 8 annual increments of Rs 120 and 4 of Rs 180 to Rs. 4,320 per annum, with an Efficiency Bar before Rs 3,600 per annum. The selected candidate may be placed on a step in the scale according to qualifications and experience.

3 *Qualifications required*.—

- (a) Age. Not more than 35 years of age on May 1, 1954
- (b) Applicants should be Graduates of a recognised University with Sinhalese as one of the subjects passed at the Final Degree Examination. A knowledge of and experience in library work will be an additional qualification

The selected candidate will be required to pass the Intermediate Examination of the Library Association of England in order to proceed beyond the Efficiency Bar before Rs 3,600 per annum

4 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*

5 Applications should be made substantially in the form appended hereto and should reach me not later than May 7, 1954

6 All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within 3 days of the closing date should at once notify the Secretary, Local Government Service Commission. Failure to comply with this provision will deprive the applicant of any claim to consideration

V C JAYASURIYA,
Chairman,

Local Government Service Commission
Office of the Local Government Service
Commission,
P O Box 530,
Colombo, April 9, 1954

LOCAL GOVERNMENT SERVICE**APPLICATION FOR THE POST OF ASSISTANT LIBRARIAN,
PUBLIC LIBRARY, MUNICIPAL COUNCIL, COLOMBO**

1. Reference to the advertisement : _____
2. Full name _____
(In block capitals)
Nationality : _____
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address _____
4. Date of birth of applicant : _____
5. Place of birth of applicant : _____
6. Date and place of birth of applicant's father : _____
7. Whether married or single : _____
8. Academic qualifications and subjects passed with dates on which the qualifications were obtained _____
9. Where educated and date of leaving school : _____
10. (a) Employment since leaving school with dates and full particulars of service : _____

- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____
- (c) If a member of the Local Government Service, give :—
- (i) Designation and grade of present post held : _____
 - (ii) Present salary and scale of salary : _____
 - (iii) Record of employment in Local Bodies : _____
- (d) If an ex-Serviceman, particulars of Unit, rank and dates of joining and discharge _____

11. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____
12. Particulars of experience in library work, if any : _____
13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____
14. Particulars of any special claims : _____
15. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence : _____
16. Whether free from debt or pecuniary embarrassment : _____

(Signature of Applicant)

Date : _____

To : The Chairman,
Local Government Service Commission,
P O. Box 530,
Colombo 1

Note.—The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as a citizen of Ceylon by descent or by registration.

LOCAL GOVERNMENT SERVICE**Post of Additional Deputy Librarian, Public
Library, Municipal Council, Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2 *Salary Scale*.—Rs 3,600 per annum rising by 8 annual increments of Rs. 180 to Rs. 5,040 per annum with an Efficiency Bar before Rs. 4,320 p.a. The selected candidate may be placed on a step in the scale according to qualifications and experience.

3 *Qualifications required*.—

- (a) Age not more than 35 years of age on May 1, 1954
- (b) Applicants should be Graduates of a recognised University and also possess administrative experience. Proficiency in one of the vernaculars (Sinhalese or Tamil) is essential. A training and experience in library work will be considered an additional qualification.

4 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

5. Applications should be made substantially in the form appended hereto and should reach me not later than May 7, 1954

6. All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within 3 days of the closing date should at once notify the Secretary, Local Government Service Commission. Failure to comply with this provision will deprive the applicant of any claim to consideration.

V C JAYASURIYA,
Chairman,
Local Government Service Commission
Office of the Local Government Service
Commission,
P O Box 530,
Colombo, April 9, 1954.

LOCAL GOVERNMENT SERVICE

APPLICATION FOR THE POST OF ADDITIONAL DEPUTY
LIBRARIAN, PUBLIC LIBRARY, MUNICIPAL COUNCIL,
COLOMBO

- 1 Reference to the advertisement
- 2 Full name
(In block capitals)
Nationality
(State whether Ceylonese or not as per definition in note below.)
- 3 Full postal address
- 4 Date of birth of applicant
- 5 Place of birth of applicant
- 6 Date and place of birth of applicant's father :
.
- 7 Whether married or single
- 8 Academic qualifications and subjects passed with dates on which the qualifications were obtained
- 9 Where educated and date of leaving school :
.
- 10 (a) Employment since leaving school with dates and full particulars of service
(b) If employed under Government previously, give details, including cause of termination of service
(c) If a member of the Local Government Service, give .—
(i) Designation and grade of present post held
(ii) Present salary and scale of salary
(iii) Record of employment in Local Bodies
(d) If an ex-Serviceman, particulars of Unit, rank and dates of joining and discharge
- 11 Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil :
- 12 Particulars of administrative experience (full details of exact periods and places of employment should be given) :
- 13 Particulars of any training or experience in library work
- 14 Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) :
- 15 Particulars of any special claims :

- 16 Whether convicted of any criminal offence in a Court of Law ; if so, give date, number of case and nature of the offence
- 17 Whether free from debt or pecuniary embarrassment

Signature of Applicant

Date

To The Chairman,
Local Government Service Commission,
P O. Box 530,
Colombo 1

Note—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as a citizen of Ceylon by descent or by registration.

LOCAL GOVERNMENT SERVICE

Post of Peon, V. C., Delft (Jaffna District)

APPLICATIONS are invited for the above post

2 *Salary Scale*.—Rs 420—12—Rs. 540 per annum

3 *Qualifications required*.—

- (a) Age : Not less than 20 years nor more than 30 years of age on April 5, 1954
- (b) Applicants should have passed the 5th Standard in Tamil and the 3rd Standard in English.

4 Applications will be considered from members of the Local Government Service irrespective of age, provided they are otherwise qualified

5 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

6 Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach the Chairman, V C, Delft, not later than May 5, 1954.

V C Office,
Delft, March 15, 1954

S NAGENDERAR,
Chairman.

Local Government Notifications

L D—B 196/38/L G D.—GC 47

THE VILLAGE COMMUNITIES ORDINANCE

IT is hereby notified in terms of section 59 (3) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, that the several rules made by the Minister of Local Government under section 59 (1) of the Village Communities Ordinance and published in the *Gazette* specified in the Schedule hereto have been approved by the Senate and the House of Representatives in terms of section 59 (2) of that Ordinance.

C W W KANNANGARA,
Minister of Local Government.

Colombo, April 2, 1954.

Schedule

- 1 *Gazette* No 10,490 of January 23, 1953.
- 2 *Gazette* No 10,517 of April 10, 1953.
- 3 *Gazette* No. 10,524 of May 8, 1953
- 4 *Gazette* No 10,619 of December 4, 1953.

L. D.—B. 69/41.

GE 14/9

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY virtue of the powers vested in me by sub-section (1) of section 45 of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification authorise the Village Committee of the Kadawath Korale West village area in the Anuradhapura District to impose and levy in that village area a land tax under that section.

C W. W. KANNANGARA,
Minister of Local Government
Colombo, March 26, 1954.

L D.—B 139/46.

**THE ENTERTAINMENT TAX ORDINANCE,
No. 12 OF 1946**

THE following resolution passed by the Village Committee of the Hikkaduwa village area in the Wellabada Pattu in the Galle District under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Local Government and is published in terms of sub-section (2) of that section:—

Resolution

“This Committee under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax</i> Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re 1.50 but does not exceed Rs 2	0 20
(e) exceeds Rs 2 but does not exceed Rs 3	0 30
(f) exceeds Rs 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10	
(1) for the first Rs. 10	1 0
(2) for each additional Rs 5 or part thereof	1 0”

D C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government
Colombo, April 1, 1954.

F 2

**LOCAL AUTHORITIES (STANDARD
BY-LAWS) ACT, No. 6 OF 1952**

THE following resolution passed by the Village Committee of Kelaniya village area in the Colombo District under section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, is published in terms of that section.

Resolution

“The Village Committee of Kelaniya village area under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Parts I, II, III, IV, V, VIII, X, XII, XVI, XVIII, XIX, XX, XXIII, XXV, XXX, XXXIV, XXXVI, XXXVII of the Standard By-laws framed by the Minister of Local Government and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No. 10,560 of August 7, 1953.”

R. A. S PERERA,
Chairman.
Village Committee Office,
Kelaniya,
Kadawata, March 27, 1954

**LOCAL AUTHORITIES (STANDARD
BY-LAWS) ACT, No. 6 OF 1952**

THE following resolution passed by the Village Committee of Elpitiya village area in the Galle District under section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, is published in terms of that section.

Resolution

The Village Committee of the Elpitiya village area in Galle District under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Parts I to XXXVII (both inclusive) of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No. 10,560 of August 7, 1953

LESLIE A. SIRIMANE,
Chairman.
Office of the Village Committee,
Elpitiya, March 23, 1954

**LOCAL AUTHORITIES (STANDARD
BY-LAWS) ACT, No. 6 OF 1952**

THE following resolution passed by the Village Committee of Uduwaggam Pattu area in the Ratnapura District under section 3 of the Local Authorities Standard By-laws) Act, No. 6 of 1952, is published in terms of that section.

Resolution

The Village Committee of Uduwaggam Pattu under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves with effect from the date on which this resolution is published in the *Gazette* to adopt Parts I to XXII of the Standard By-laws framed

by the Minister of Local Government and approved by resolution passed by the Senate and the House of Representatives notice of which was published in the *Gazette* No. 10,560 of August 7, 1953.

P PALIS COORAY,
Chairman.

Village Committee Office,
Uduwaggam Pattu,
Village Area, March 25, 1954.

LOCAL AUTHORITIES (STANDARD BY-LAWS) ACT, No. 6 OF 1952

THE following resolution passed by the Village Committee of Kiralawa Korale village area in the Anuradhapura District, under section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, is published in terms of that section.

Resolution

The Village Committee of Kiralawa Korale under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Parts I to XXXVII of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No 10,560 of August 7, 1953.

V M. P. BANDA,
Chairman, V C.,
Kiralawa Korale Village Area

December 2, 1953.

G E 14/13

LOCAL AUTHORITIES (STANDARD BY-LAWS) ACT, No. 6 OF 1952

THE following resolution passed by the Village Committee of Panawal and Atulugam Korale village area in the Kegalla District under section 3 of the Local Authorities (Standard By-laws) Act, No 6 of 1952, is published in terms of that section.

Resolution

“The Village Committee of Panawal and Atulugam Korales village area under Sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Parts V, VI, X, XI, XII, XIV, XXVII, XXXI, XXXII, XXXVI of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No. 10,560 of August 7, 1953”.

M. G JAYAWARDENA,
Chairman,
V. C., Panawal and Atulugam Korales.
March 22, 1954.

By-laws

L D.—B. 85/37/L. G D.—BB 643.

THE BADULLA URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Badulla Urban Council under sections 166 and 170 (6) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 (1) of the said Ordinance, as modified by Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government

Colombo, April 1, 1954.

BY-LAW

The by-laws published in *Gazette* No. 8,637 of July 19, 1940, as last amended by by-law published in *Gazette* No 9,963 of April 1, 1949, are hereby further amended by the substitution for by-law 3, of the following by-law:—

“3. A fee at the following rates shall be charged in respect of permits for removal of sand:—

	Rs. c.
Permit in respect of one day	0 20
Permit in respect of five days	1 00”

L D.—B. 46/47/L. G D.—B C. 389.

THE MULLAITTIVU TOWN COUNCIL

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Mullaittivu Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D C R GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, April 1, 1954

BY-LAWS

1. No person shall defecate in any place other than a latrine or a building or an enclosure set apart for that purpose

2. Any person who contravenes by-law 1 shall be guilty of an offence and liable, on conviction by a court of competent jurisdiction, to a fine not exceeding twenty-five rupees

L D—B 56/46.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Behatta village area in the Hambantota District and approved by the Minister of Local Government by virtue

of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* [No. 9,773 of September 24, 1947.

D C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government

Colombo, April 6, 1954.

By-laws

TAX ON VEHICLES AND ANIMALS

1. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has possession or custody or control of any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule of particulars substantially in Form A specified in the Schedule hereto, which may be obtained from the office of the Village Committee.

(2) The Schedule shall be filled up and sent to the Chairman on or before March 31, 1953, in respect of the year 1953, by the person liable to pay the tax under section 47 of the Ordinance, and no such Schedule shall be required from such person in respect of any subsequent year.

2. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the Schedule referred to in by-law 1 shall, without further notice, be liable—

- (a) for the year 1953 in respect of the vehicles and animals specified in the Schedule, to pay the tax on or before the thirtieth of June of that year; and
- (b) for every subsequent year in respect of such vehicles and animals specified in that Schedule as remain in his possession, custody or control for more than 30 days in such subsequent year, to pay the tax on or before the thirty-first day of March of that year.

3 If any person after having furnished the Schedule referred to in by-law 1 acquires, keeps or uses any vehicle or animal not mentioned in such Schedule, and which is liable to the tax under the Ordinance or any person who has not produced any schedule under by-law 1 for the first time acquires, keeps or uses any vehicle or animal liable to such tax shall, within one month from the date on which he acquires or commences to keep or use any such vehicle or animal, send a written notice to the Chairman stating the fact of such acquisition, keeping or use and further furnish a written statement of particulars substantially in Form A set out in the Schedule hereto.

4 Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished a written statement referred in by-law 3 shall be liable to pay the tax in respect of the year in which such statement is furnished and in respect of every subsequent year, for the vehicles and animals specified in the statement, which are in his possession, custody or control within such time as may be notified to him in that behalf by the Chairman.

5 (1) Every person who, after having furnished the Schedule referred to in by-law 1 or the written statement in by-law 3, claims to be exempt under section 47 (3) of the Ordinance from the liability to pay the tax in respect of any vehicle or animal which is entered or referred to in any such Schedule or statement shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption, specifying the grounds on which such claim is made.

(2) Every person who after having furnished the Schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3 ceases to

possess, keep or use any vehicle or animal shall forthwith give notice in writing to the Chairman that he has ceased to possess, keep or use such vehicle or animal.

6 On payment of the tax by any person, the Chairman shall issue to that person in respect of every vehicle for which such tax is paid a metal plate with such of the distinguishing letters for vehicles specified in Form B in the Schedule hereto as are appropriate to that vehicle and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on making a payment of twenty-five cents, to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate on the application of and on payment by such owner of fifty cents.

7 The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 6 on a conspicuous part of the vehicle.

8. It shall be lawful for the Chairman or any police officer or any officer authorised by the Chairman in writing, to stop and detain any vehicle proceeding on any road or path for the purpose of inspecting the metal plate required by by-law 7 to be affixed to such vehicle, and the driver or person in charge of such vehicle shall, on being requested by the Chairman or any police officer or any officer authorised by the Chairman, stop the vehicle and permit him to inspect such plate.

9. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area;

“Ordinance” means the Village Communities Ordinance (Chapter 198); and

“village area” means the Beliatta village area.

10. The by-laws relating to the tax on vehicles and animals published in *Gazette* No. 9,276 of June 2, 1944, are hereby rescinded in so far as they relate to the Beliatta village area.

SCHEDULE

FORM A

No. _____
Ward No. _____

Village Committee of the Beliatta Village area
Schedule of Vehicles and/or Animals

Name of the owner or possessor. _____

Village: _____

Particulars of Vehicles and/or Animals	Number (in words)	Remarks (if bicycle, state make & number)
Carrriage of whatever description other than a cart, hackery or jinricksha		
Double bullock carts or hackeries		
Single bullock carts or hackeries		
Jinrickshas		

FORM B

For every double bullock cart or hackery B D B
For every single bullock cart or hackery B S B
For every bicycle B B

L. D.—B. 71/41—L. G. D.—G. E. 14/34/1.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udugampola-Mabodale village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

D C R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, April 2, 1954.

By-law

The by-laws relating to the tax on vehicles and animals published in *Gazette* No. 8,796 of September 26, 1941, as amended by by-laws published in *Gazette* No. 10,266 of July 5, 1951, are hereby further amended in by-law 1 as follows:—

- (1) in paragraph (1) thereof, by the addition at the end of that paragraph of the following:—
“Such schedule may be obtained from the office of the Committee.”; and
- (2) by the substitution, for paragraph (2) thereof, of the following new paragraph:—
“Every person liable to pay the tax under section 47 of the Village Communities Ordinance shall, on or before the 28th day of February in respect of each year, fill up and return to the Chairman the schedule referred to in paragraph (1) ”

L. D.—B. 114/45/L. G. D.—GA 14/94.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udapalata Korale village area in the Badulla District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D C R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, March 25, 1954.

By-law

1. (1) The following trades shall be deemed to be dangerous trades:—

Quarrying cabook, gravel or metal.
Digging for coral stones by opening a pit
Burning or storing lime.
Extracting oil by apparatus.
Keeping an establishment where oxy-welding is carried on.
Manufacturing aerated waters.
Manufacturing copra.
Storing copra.

Manufacturing desiccated coconut.
Curing or storing plumbago
Storing straw.
Manufacturing or storing fibre.
Storing cotton wool.
Storing timber or firewood.
Keeping a timber depot
Keeping a kerosene oil depot.
Keeping a tea factory
Keeping a printing press
Keeping a forge.
Keeping an establishment for manufacturing jewellery.
Keeping a rice or paddy mill.
Manufacturing or storing furniture

(2) The following trades shall be deemed to be offensive trades:—

Storing cured or dry fish.
Storing perishable articles of food and provisions for the purpose of sale by wholesale.
Storing artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.
Manufacturing compost or artificial manure.
Keeping a tannery.
Boiling blood or offal.
Storing hides.
Storing bones
Manufacturing vinegar.
Manufacturing soap.
Icing fish.
Curing arecanuts.
Curing planks.
Manufacturing koda
Curing and drying tobacco.
Manufacturing cigars, cigarettes or beedies.
Manufacturing treacle.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades:—

Dyeing fibre.
Burning bricks or tiles
Charging batteries.
Burning, storing, curing or rending lime

L. D.—B. 76/51. L. G. D.—GD. 14/41/1.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Akkaraipattu South village area in the Batticaloa District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by subsection (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government

Colombo, April 2, 1954.

By-Law

1. (1) The following trades shall be deemed to be offensive trades:—

Storing cured or dry fish.
Storing perishable articles of food for the purpose of sale by wholesale.
Manufacturing compost or artificial manure.
Manufacturing vinegar.
Keeping a tannery.
Manufacturing soap
Curing arecanuts

Boiling blood or offal
 Storing hides
 Storing bones.
 Icing fish.
 Curing planks
 Storing artificial manure or materials used for preparation of artificial manure in quantity over three bags.
 Manufacturing koda.
 Curing or drying tobacco.
 Manufacturing cigars
 Manufacturing beedies
 Manufacturing copra.
 Storing copra.
 Storing straw.
 Manufacturing jewellery
 Manufacturing treacle.

2 The following trades shall be deemed to be dangerous trades:—

Manufacturing aerated waters.
 Quarrying cabook, gravel or metal.
 Manufacturing desiccated coconut.
 Manufacturing or storing fibre.
 Storing cotton wool.
 Keeping a smithy.
 Keeping a timber depot.
 Keeping a kerosene oil depot.
 Keeping a printing press.
 Keeping a rice mill.
 Burning, storing, curing or rending lime
 Extracting oil by apparatus.

3. The following trades shall be deemed to be dangerous and offensive trades:—

Drying fibre.
 Burning bricks or tiles.
 Charging batteries.

L D.—B. 247/40/ L. G. D.—GA 14/51.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udapalata village area in the Nuwara Eliya District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
 Permanent Secretary,
 Ministry of Local Government.

Colombo, April 1, 1954.

By-laws relating to the Tax on Vehicles and Animals

1. (1) For the purpose of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has in his possession or custody or control any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule of particulars, substantially in the Form A specified in the Schedule hereto, which may be obtained from the office of the Committee.

(2) The schedule shall be filled up and sent to the Chairman on or before November, 1954, in respect of the year 1955, by the person liable to pay the tax under section 47 of the Ordinance, and no such schedule shall be required from such person in respect of any subsequent year during which such person is in possession or custody or control of such vehicle or animal.

2 Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 1 shall, without notice, be liable—

- (a) for the year 1955, in respect of the vehicles and animals specified in the schedule, to pay the tax on or before the thirty-first day of January, of that year; and
 (b) for every subsequent year, in respect of such vehicles and animals specified in that schedule as remain in his possession, custody or control for more than thirty days in such subsequent year, to pay the tax on or before the thirty-first day of January of that year.

3. If any person, after having furnished the schedule referred to in by-law 1, acquires, keeps or uses any vehicle or animal, not mentioned in such schedule, which is liable to the tax under the Ordinance, or any person who has not furnished any schedule for the first time acquires, keeps or uses any vehicle or animal liable to such tax shall, within one month from the date on which he acquires, commences to keep or use any such vehicle or animal, send a written notice to the Chairman stating the fact of such acquisition, keeping or use, and further furnish a written statement of particulars, substantially in the Form A set out in the schedule hereto.

4. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the written statement referred to in by-law 3 shall be liable to pay the tax, in respect of the year in which such statement is furnished and in respect of every subsequent year, for the vehicles and animals specified in the statement which are in his possession, custody or control, within such time as may be notified to him in that behalf by the Chairman.

5. (1) Every person, who, after having furnished the schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3, claims to be exempt under section 47 (3) of the Ordinance, from the liability to pay the tax in respect of any vehicle or animal which is entered or referred to in such schedule or statement, shall forthwith give notice in writing to the Chairman of his or her claim for such exemption, specifying the grounds on which such claim is made.

(2) Every person, who, after having furnished the schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3 ceases to possess, keep or use any vehicle or animal, shall forthwith give notice in writing to the Chairman that he has ceased to possess, keep or use such vehicle or animal.

6. On payment of the tax by any person, the Chairman shall issue to that person in respect of every vehicle for which such tax is paid, a metal plate with distinguishing letters for the several kinds of vehicles as specified in Form B in the schedule hereto and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on making a payment of fifty cents to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate on the application of the owner and on payment by such owner of sixty cents.

7. The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 6 on a conspicuous part of the vehicle.

8. It shall be lawful for the Chairman, or any officer authorised by him in writing, to stop and detain any vehicle proceeding on any road or path, for the purpose of inspecting the metal plate required by by-law 7 to be affixed on such vehicle; and the driver or the person in charge of such vehicle shall, on being requested by the Chairman or such officer, stop the vehicle and permit the Chairman or such officer to inspect such plate.

9 The by-laws relating to the tax on vehicles and animals made by the Committee and published in *Gazette* No. 8,746 of May 16, 1941, as amended by any subsequent by-laws are hereby repealed.

10 In these by-laws—

“Chairman” means the Chairman of the Village Committee of the Udapalata village area;

“Committee” means the Village Committee of the Udapalata village area; and

“Ordinance” means the Village Communities Ordinance (Chapter 198).

SCHEDULE

FORM A

No. _____
Ward No. _____

Village Committee of the Udapalata village area
Statement of vehicles and/or animals to be furnished in terms of by-laws relating to the tax on vehicles and animals.

Name of owner : _____.

Village : _____.

Particulars of Vehicles and/or Animals	Number in Words	Remarks If bicycle, state maker's number
Carriages of whatsoever description other than carts, hackories or jinrickshas		
Double bullock carts	01	
hackories	.	
Single bullock carts	01	
hackories	.	
Hand carts	.	
Jinrickshas	.	
Bicycles	.	
Elephants	.	
Horses	..	
Mules	.	
Donkeys	.	

I certify that, to the best of my knowledge, the above statement is true.

Signature of owner : _____

Date : _____.

FORM B

For every carriage of whatever description other than a cart, hackery or jinricksha .. U.P.V.C. "C".
For every double-bullock cart or hackery .. U.P.V.C. "D"
For every single-bullock cart or hackery .. U.P.V.C. "S".
For every jinricksha .. U.P.V.C. "J".
For every hand cart .. U.P.V.C. "H".
For every bicycle .. U.P.V.C. "B".

Notices under the Local Authorities Elections Ordinance

VILLAGE COMMITTEE GENERAL ELECTIONS, 1954

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No. 5 of 1949 and No. 25 of 1953, that the candidates whose names appear in the Schedule below have been elected to represent the wards of Village Committees as shown against their names

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 2, 1954.

Schedule

NUWARA ELIYA DISTRICT

KOHOKA VILLAGE COMMITTEE

Ward No	Name of Candidate
3	Hapuhinne Gedara Appuhamy
9	Herath Mudiyansele Herathgedara Kiri Banda Herath
10	Ratnayake Mudiyansele Thalwattedgedara Punchi Banda Ratnayake

DIYATLAKE VILLAGE COMMITTEE

3	Labutala Walauwe Loku Banda
5	Maliyaddegedara Sirimala
9	Abayakoon Mudiyansele Kiri-banda Abayakoon
11	Abeykoon Mudiyansele Appuhamy Abeykoon
12	Abeykoon Jayasekera Mudiyansele Kumburegedara Dingiri Banda

UDAGAMPAHA VILLAGE COMMITTEE

1	Samarakone Mudiyansele Heen Banda Samarakone
---	--

GANNEWA VILLAGE COMMITTEE

1	Ratnayake Mudiyansele Labutala Walawwe Samarakoon Banda
2	Jayasekera Mudiyansele Arawegedera Ukku Banda
3	Ranasinghe Mudiyansele Kiri Banda
4	Ambagahayatagedera Appusingho
5	Rajanayake Mudiyansele Hippolagedera Kiri Banda
6	Wettasinghe Dewage Pina Dewaya
7	Ranatunga Mudiyansele Dorakodakumburegedera Loku Banda
8	Attanayake Mudiyansele Kalwaragedera Attanayake
9	Haupege Don David Gunasinghe
10	Kekulandara Mudiyansele Muthukudegedera Ran Banda
11	Kekulandara Mudiyansele Udawelagedera Appuhamy

DIMBULA VILLAGE COMMITTEE

3	Yapa Mudiyansele John
7	Kalahe Wattage Thimothias
9	Vidanage Gauthamadasa

Ward No.	Name of Candidate
10	Kooni Hennedige Jinadasa de Silva
14	Wedamulla Madinage Davith Singho <i>alias</i> P. Wedamulla
GANGAPALATA VILLAGE COMMITTEE	
2	Gustinna Waduge Amaris Appuhamy
3	Herath Mudiyansele Punchi Banda
5	Yobuveltenne Gunawath Mudiyansele Ram Banda Buddadasa Guneratna
8	Ratnatilake Mudiyansele Medagedera Punchi Banda
9	Jayasekera Mudiyansele Rambukpothagedera Mudiyanse
11	Ihalagama Pallehagedera Srimala.

**NAWADUN KORALE, PALLE PATTU
VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No 5 of 1949 and No 25 of 1953, that Tiyambara Wattage Podiappuhamy has been elected to represent Ward No. 9 of the Nawadun Korale, Palle Pattu Village Committee

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 5, 1954.

BUTTALA-WEDIRATA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No 5 of 1949 and No 25 of 1953, that Abeydeera Weeraratne Patabendige Carolis Appu has been elected to represent Ward No. 8 of the Buttala-Wedirata Village Committee.

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 5, 1954

MEDAPALATA (U. N.) VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No 5 of 1949 and No 25 of 1953, that on the nomination day appointed in accordance with section 27 (1) (a) and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No 10 of the Medapalata (U. N.) Village Committee

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 5, 1954.

**MEDA KORALE, HELAPALLA PALATA
VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No. 5 of 1949 and No. 25 of 1953, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No 18 of the Meda Korale, Helapalla Palata Village Committee.

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 7, 1954.

**GAMPAHASIYAPATTU VILLAGE
COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No 5 of 1949 and No. 25 of 1953, that Tikiri Banda Weerakoon has been elected to represent Ward No 12 of the Gampahasiyapattu Village Committee

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 7, 1954.

KADDAIPARICHCHAN VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No 5 of 1949 and No 25 of 1953, that on the nomination day appointed in accordance with section 27 (1) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 2 of the Kaddaiparichchan Village Committee.

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 7, 1954.

PENIKETIYAWA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Acts, No. 5 of 1949 and No. 25 of 1953, that on the nomination day appointed in accordance with section 27 (1) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 6 of the Peniketiyawa Village Committee.

S AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, April 7, 1954.

Statements of Revenue and Expenditure

VALVETTITURAI TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1953

REVENUE	Rs	c
A.—General revenue	42,254	85
B.—Thoroughfares	2,073	60
C.—Council lands and buildings	48	0
D.—Public health	4,883	0
E.—Public recreation	9	0
G.—Dog registration	6	50
	49,274	95
<i>Other Receipts —</i>		
1. Deposits	9,428	15
2. Advances	49	0
3. Electricity accounts	38,468	16
6. Sundry creditors	4,354	25
8. <i>Revenue Collection accounts —</i>		
(a) Property and conservancy rates	15,754	76
(b) Conservancy fees	655	50
(c) Electricity dues	21,970	16
(d) Rents	2,750	59
Balance on December 31, 1952	27,941	24
	170,646	76

EXPENDITURE	Rs.	c
A.—General expenditure	15,124	81
B.—Thoroughfares	5,998	95
C.—Council lands and buildings	3,077	65
D.—Public health	25,808	17
	50,009	58
<i>Other Payments —</i>		
1. Deposits	519	1
2. Advances	250	0
4. Loan account—Electricity lighting scheme	34,358	38
5. Electricity account	32,077	99
6. Sundry creditors	1,329	32
8. <i>Revenue collection account—</i>		
(a) Property and conservancy rates	13,402	52
(b) Conservancy fees	717	0
(c) Electricity dues	25,643	20
(d) Rents	3,713	0
Balance on December 31, 1953	8,626	76
	170,646	76

I, Somasundaram Suntheralingam, Chairman, Town Council, Valvettiturai, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of monies received and paid during the year 1953, on account of the Town Council, Valvettiturai.

S. SUNTHERALINGAM,
Chairman

Town Council,
Valvettiturai, April 6, 1954
Certified to be correct.

S. KANDASAMY,
Member.

Affirmed to before me.

M. ESURAPATHAM,
Justice of the Peace.

April 6, 1954.

Statement of Assets and Liabilities as at December 31, 1953

LIABILITIES	Rs.	c
Deposits	11,245	96
Sundry creditors	4,750	83
Electricity loan	283	72
	16,278	51
Surplus on December 31, 1952	9,586	62
1953		
General revenue	49,274	95
Electricity revenue	38,468	16
	87,743	11
General expenditure	50,009	58
Electricity expenditure	32,077	99
	82,087	57
	5,655	54
Surplus on December 31, 1953	15,242	16
	31,522	67

ASSETS	Rs	c.
Advances	2,004	0
<i>Revenue Collection Accounts—</i>		
Property and conservancy rates for recovery	13,018	20
Conservancy fees for recovery	187	0
Electricity dues for recovery	5,592	14
Rents for recovery	2,094	57
Cash	8,626	76
	31,522	67

I, Somasundaram Suntheralingam, Chairman, Town Council, Valvettiturai, do hereby affirm that the above is, to the best of my knowledge and belief, a true and correct statement of Liabilities and Assets of the Town Council, Valvettiturai, as at December 31, 1953.

Town Council
Valvettiturai, April 6, 1954

S. SUNTHERALINGAM,
Chairman.

Certified to be correct

S. KANDASAMY,
Member.

Affirmed to before me

M. ESURAPATHAM,
Justice of the Peace.

April 6, 1954.

THE KALPITIYA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1953

RECEIPTS	Rs.	c.
A.—General revenue	26,688	63
B.—Thoroughfares	979	20
C.—Council lands and buildings	72	0
D.—Public health	2,764	20
E.—Public recreation	4,730	10
F.—Cemeteries (Cap 181)	—	—
G.—Dog registration (Caps 334 and 333)	11	50
	35,245	63
Deposits	49,203	48
Advances	7,414	93
Loan account	9,460	0
Sundry creditors	2,142	70
Property rate	5,320	99
Conservancy fees	195	0
Warrant costs	192	4
	109,174	86
Balance on January 1, 1953	221,907	92
	331,082	78

PAYMENTS	Rs	c.
A.—General expenditure	10,385	23
B.—Thoroughfares	6,114	34
C.—Council lands and buildings	3,967	64
D.—Public health	14,525	86
E.—Public recreation	60	0
F.—Cemeteries (Cap 181)	—	—
G.—Dog registration (Caps. 334 and 333)	35	10
	35,088	17
Deposits	220,054	31
Advances	8,817	18
Loan account	8,437	34
Sundry creditors	1,370	56
Property rate	9,348	84
Conservancy fees	372	0
Warrant costs	642	6
	284,130	46
Balance on December 31, 1953	46,952	32
	331,082	78

I, Sekukandu Marikar Mohamed Naina Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that the above is, to the best of my knowledge and belief, a true and correct statement of all moneys received and paid during the year 1953, on account of the Kalpitiya Town Council

S. M. NAINA MARIKAR,
Chairman,

Certified correct.

M. C. M. MOHAMED NAINA MARIKAR,
Member

Affirmed to before me this 6th day of April, 1954, at Puttalam.

S. M. M. CASSIM,
Justice of the Peace.

Statement of Assets and Liabilities as at December 31, 1953

LIABILITIES		Rs	c
Deposits		54,035	23
Loans		2,420	57
Sundry creditors		2,357	79
Surplus —			
Surplus on January 1, 1953		1,794	57
Revenue for 1953	35,245	63	
Expenditure for 1953	35,088	17	
		157	46
		1,952	3
		60,765	52

ASSETS		Rs	c
Advances		1,884	30
Property rate collection account		10,894	33
Conservancy fees account		460	74
Warrant cost		573	93
Cash balance —			
Imprest	Rs. c.	100	0
Cash in transit	9,476	50	
		9,576	50
Cash at Kachcheri	27,389	48	
Cash at Bank	11,443	87	
		38,833	35
Less uncashed payment orders and cheques	1,457	53	
		37,375	82
		46,952	32
		60,765	52

I, Sekukandu Marikar Mohamed Nama Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of Assets and Liabilities of the Town Council, Kalpitiya, as at December 31, 1953.

S. M. NAINA MARIKAR,
Chairman

Certified as correct

M. C. M. MOHAMED NAINA MARIKAR,
Member

Affirmed to before me at Puttalam on this 6th day of April, 1954

S. M. M. CASSIM,
Justice of the Peace.

Deposit Account, 1953

	Rs	c
Balance due to depositors on December 31, 1952	224,886	6
Receipts during the year 1953	49,203	48
	Total	274,089 54
Payments during the year 1953	220,054	31
Balance due to depositors on December, 1953	54,035	23

I, Sekukandu Marikar Mohamed Nama Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of the Deposit Account on the Kalpitiya Town Council

S. M. NAINA MARIKAR,
Chairman

Certified correct

M. C. M. MOHAMED NAINA MARIKAR,
Member

Affirmed to before me this 6th day of April, 1954, at Puttalam.

S. M. M. CASSIM,
Justice of the Peace

Advance Account, 1953

	Rs	c
Balance outstanding on December 31, 1952	482	5
Payments during 1953	8,817	18
	Total	9,299 23
Refunds during the year 1953	7,414	93
Balance due to Council on December 31, 1953	1,884	30

I, Sekukandu Marikar Mohamed Nama Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that, to the best of

my knowledge and belief, the above is a true and correct statement of the Advance and Investments Account of the Kalpitiya Town Council.

S. M. NAINA MARIKAR,
Chairman.

Certified correct.

M. C. M. MOHAMED NAINA MARIKAR,
Member.

Affirmed to before me this 6th day of April, 1954, at Puttalam.

S. M. M. CASSIM,
Justice of the Peace.

Loan Account, 1953

	Rs.	c.
Balance due on December 1952	23,987	50
Payments during the year 1953	1,262	50
Balance due on December 31, 1953	22,725	0

I, Sekukandu Marikar Mohamed Nama Marikar, Chairman, Town Council, Kalpitiya, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of the Loan Account of the Kalpitiya Town Council.

S. M. NAINA MARIKAR,
Chairman.

Certified correct.

M. C. M. MOHAMED NAINA MARIKAR,
Member.

Affirmed to before me this 6th day of April, 1954, at Puttalam.

S. M. M. CASSIM,
Justice of the Peace.

RATTOTA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1953

REVENUE	Rs.	c.
A.—General revenue	21,819	6
B.—Thoroughfares	450	0
C.—Council lands and buildings	1,326	50
D.—Public health	8,957	21
E.—Public recreation	3,449	35
G.—Dog registration	39	0
Total revenue	36,041	12

Other receipts—	Rs.	c.
(1) Deposits	4,115	86
(2) Advances	32	0
(3) Loan account	160,025	0
	164,172	86

(8) Revenue collection account—	Rs.	c.
(a) Property rate	4,937	95
(b) Conservancy rate	1,713	34
(c) Conservancy fees	3,568	0
	10,219	29
Sundry creditors	39	20
	210,472	47
Balance on January 1, 1953	10,358	77
Total	220,831	24

EXPENDITURE

	Rs	c.
A.—General expenditure	12,729	36
B.—Thoroughfares	1,511	91
C.—Council lands and buildings	9,583	14
D.—Public health	9,068	75
E.—Public recreation 170 (6)	290	50
Total expenditure	33,183	66

Other payments—	Rs.	c.
(1) Deposits	328	50
(2) Advances	150	0
(3) Government grant for housing scheme	17,022	75
(4) Loan account	62,940	85
(5) Government grant for roads	2,081	0
(6) Advance account—construction of office building	10,000	0
	93,023	10

	Rs. c.	Rs. c.		Rs. c.	Rs. c.
(8) Rate collection account—			Fixed deposits in Ceylon Savings Bank	7,492 28	
(a) Property rate	4,700 95		Fixed deposit in Jaffna Co-operative Bank	10,000 0	
(b) Conservancy rate	1,667 71		Fixed deposits in eleven other Banks	110,000 0	127,492 28
(c) Conservancy fees	3,470 0	9,838 66			
Sundry creditors		541 58	Total		223,869 21
Balance on December 31, 1953		136,587 0			
		84,244 24			
Total		220,831 24			

I, Yapa Dayananda Priyumasinghe, Chairman, Town Council, Rattota, do hereby affirm that, the above is a true and correct statement of all monies received and paid during the year 1953, on account of the Town Council, Rattota

Y D PRIYUMASINGHE,
Chairman.

Certified correct

W G SOMAWEERA,
Member.

Affirmed to before me at Rattota on this 19th day of February, 1954.

C G REITH,
Justice of the Peace

Town Council Office,
Rattota, February 19, 1954

Statement of Assets and Liabilities for 1953

LIABILITIES		Rs. c.	Rs. c.
Loans			98,514 15
Deposits			4,501 36
Deposit—Government grant for housing scheme		122,250 0	
Deposit—Government grant for roads		2,755 0	
Sundry creditors			39 20
Surplus on January 1, 1953	13,485 79		
Revenue for 1953	36,041 12		
		49,526 91	
Expenditure for 1953		33,183 66	
Surplus on January 1, 1954		16,343 25	
		16,343 25	
Total			244,402 96
	Rs. c.		
Less payment from Loan Fund	1,430 0		
Less payment from grant for housing scheme	17,022 75		
Less payment from grant for roads	2,081 0		
		20,533 75	
Total			223,869 21

ASSETS		Rs. c.	Rs. c.
Advances			10,368 0
Property rate collection account			871 26
Conservancy rate collection account			356 5
Conservancy fees collection account			720 0
Cash in hand	504 42		
Petty cash	50 0		
Cash at Kachcheri	14,805 92		
Cash at Bank of Ceylon	68,701 28		
		84,061 62	

I, Yapa Dayananda Priyumasinghe, Chairman, Town Council, Rattota, do hereby affirm that, to the best of my knowledge and belief, the above is a true and correct statement of Assets and Liabilities of the Town Council, Rattota, on December 31, 1953.

Y D PRIYUMASINGHE,
Chairman

Certified correct

W G SOMAWEERA,
Member

Affirmed to before me at Rattota on this 19th day of February, 1954

C G REITH,
Justice of the Peace

Rattota, February 19, 1954.

Deposit Account as at December 31, 1953

	Rs. c.
Balance due to depositors on December 31, 1952	1,214 0
Add receipts since January, 1953	4,115 86
Total	5,329 86
Deduct payments since January 1, 1953	828 50
Balance due to depositors on December 31, 1953	4,501 36

Advance Account as at December 31, 1953

Balance outstanding on January 1, 1953	250 0
Add payments since January 1, 1953	150 0
Total	400 0
Deduct refunds since January 1, 1953	32 0
Balance due to Council on December 31, 1953	368 0

Loan Account as at December 31, 1953

Balance on December 31, 1952	14,750 0
Add receipts since January 1, 1953	160,025 0
Total	174,775 0
Deduct payments since January 1, 1953	750 0
Balance on December 31, 1953	174,025 0

I, Yapa Dayananda Priyumasinghe, Chairman, Town Council, Rattota, do hereby affirm that, to the best of my knowledge and belief, that the above is a true and correct statement of the Deposits, Advances and Loan Accounts of the Town Council, Rattota, on December 31, 1953.

Y D. PRIYUMASINGHE,
Chairman.

Certified correct

W G SOMAWEERA,
Member

Affirmed to before me at Rattota on the 19th day of February, 1954

C G REITH,
Justice of the Peace

Rattota, February 19, 1954

Budgets

KULIYAPITIYA URBAN COUNCIL

First Supplementary Budget for the Year 1954

Heads of Expenditure	Authority	Amount Rs. c.
J—Electricity department		
(2) Repairs and maintenance		
(b) Engines, boilers and machinery	Resolution No 9 of April, 5, 1954	1,500 0

Office of the Urban Council,
Kuliyapitiya, April 7, 1954.

M. R. DE SILVA,
Chairman

L G D No DC. 224 III

RAMBUKKANA TOWN COUNCIL**Fifth Supplementary Budget for 1953**

<i>Head of Expenditure</i>	<i>Amount Rs c</i>
A — (1) (d) Peons	15 93
A — (2) (c) Commission to collectors (not otherwise charged)	10 44
A — (2) (f) Stationery, printing, advertising and stamps	80 8
A — (2) (L) Office furniture and equipment	42 57
A — (3) Refunds	117 31
C — (8) War allowance	16 37
	282 70

Settled and adopted by the Council at its meeting held on March 29, 1954

N H A M KARUNARATNE,
Chairman

March 30, 1954.

Sanctioned
A MATHIAPARANAM,
for Commissioner of Local Government

Colombo, April 6, 1954

L G D No DC. 194 II

MULLAITTIVU TOWN COUNCIL**First Supplementary Budget for 1954**

<i>Heads of Expenditure</i>	<i>Amount Rs c</i>
A — (3) Refunds	108 80
A — (4) Contributions and grants	250 0
	Total 358 80

Settled and adopted by the Council at its meeting held on March 24, 1954

S P PETERS,
Chairman.

Office of the Town Council,
Mullaittivu, March 31, 1954

Sanctioned
A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Colombo, April 6, 1954.

Sale of Properties**GALLE MUNICIPAL COUNCIL****Sale of Properties for Arrears of Rates**

NOTICE is hereby given that in the absence of movable property liable for seizure, (1) rents and profits from 1 to 10 years, (2) timber and produce, (3) materials of house, and (4) the undermentioned properties themselves, seized in virtue of a warrant issued by the Municipal Commissioner, in terms of section 256 of the Municipal Councils Ordinance, No 29 of 1947, for arrears of assessment rates due on the premises mentioned in the sub-joined Schedule upto the end of 4th quarter, 1952, will be sold by public auction on the spot at the time therein mentioned unless in the meantime the amount due on assessment rates and cost be duly paid

By order,
A H ABDUL SAMY,
for Municipal Commissioner

Municipal Office,
Galle, April 8, 1954

SCHEDULE

The time of sale To commence on the first-mentioned premises at 8 a m each day

MONDAY, JUNE 14, 1954

Katugoda Ward

Akuressa Road Nos 11, 21, 21/1, 21/2, 27, 27/2, 27/3, 27/4, 27/5, 29/1, 29/2, 29/3, 33, 33/1, 37, 39, 45, 47, 55, 59/1, 65, 65F, 67, 71, 75, 81.

F 4

WEDNESDAY, JUNE 16, 1954

Akuressa Road Nos 2, 6, 6/1, 10, 16/2, 18/1, 20A, 24, 26, 28/A, 28/1, 28/2, 28/3, 30, 30/1, 46, 48, 50, 68/3

THURSDAY, JUNE 17, 1954

Circular Road Nos 215, 217, 227/2, 251/2, 261/1, 261/2, 261/3, 273/1, 273/2, 273/3, 273/4, 273/5, 273/9, 273/11, 273/12, 273/13, 273/14, 263, 273/15, 273/18, 273/19, 275, 275/2

FRIDAY, JUNE 18, 1954

Circular Road. Nos 285, 291, 291/1, 291/3, 291/4, 291/9, 295, 297/1, 299, 300, 313, 315, 315/1, 319

TUESDAY, JUNE 22, 1954

Katugoda Passage 1 Nos 1, 1/1, 1/2, 1/3, 1/4, 1/5, 1/6, 3, 5, 9, 9/1, 2/1, 2/3, 2/6, 8, 10, 12, 14, 16/1, 16/4, 18

WEDNESDAY, JUNE 23, 1954

Katugoda Passage 11 Nos 9, 15/2, 15/6, 15/7, 15/8, 15/9, 15/12, 19/1, 23, 23/1, 23/3, 23/5, 23/6, 23/10, 23/12, 23/15, 23/16, 23/19, 23/20, 23/25, 23/26

THURSDAY, JUNE 24, 1954

Katugoda Passage 11 Nos 25/1, 25/2, 25/3, 27, 27/1, 43, 45/1, 45/2, 45/3, 45/6, 45/7, 49, 51, 53, 53A, 53/1, 53/2, 53/3, 55, 57, 61/1, 53B

FRIDAY, JUNE 25, 1954

Katugoda Passage 11 Nos 18, 20, 22, 26/1, 26/4, 28, 28/3, 28/4, 36/1, 36/2, 36/6, 38, 38/1, 38/1A, 38/2, 38/4, 44, 44/1, 44/3, 38/1B

MONDAY, JUNE 28, 1954

Katugoda Passage 3. Nos 3/3, 3/7, 3/9, 3/10, 3/11, 3/12, 5, 7, 11B, 11C, 11E, 11F, 11/2, 11/3, 11/5, 11/6, 11/8, 2, 2/2, 6, 10, 12, 16, 26, 26/1, 30, 32

TUESDAY, JUNE 29, 1954

Koswatta Passage Nos 3, 5, 5/1, 9, 19/2, 19/3, 21, 21/2

WEDNESDAY, JUNE 30, 1954

Matara Road Nos. 305, 307, 309, 319, 321, 321/4, 323/4, 323/5A, 323/9, 323/10, 323/12, 323/14, 325, 325/1, 325/2, 325/3, 331, 333A, 335, 337, 337/1, 337/2, 323/13

THURSDAY, JULY 1, 1954

Matara Road Nos 347/1, 347/2, 347/3, 349, 351, 353, 355, 355/1, 357, 359, 373, 399, 401, 409/2, 417/1, 435, 453, 449, 457, 321/4A, 459/7.

FRIDAY, JULY 2, 1954

Matara Road Nos 390, 392, 420, 420/1, 420/2, 420/3, 420/4, 420/5, 420/6, 420/7, 434, 434A, 434B, 434C, 436, 438A, 438B, 438C, 460, 464, 466, 466/1, 470, 478/1, 482, 488 & 488/1, 490, 492, 494, 496, 498

MONDAY, JULY 5, 1954

Matara Road Nos 498/2, 502, 508, 518, 520, 520/1, 520/2, 540, 542, 542/1, 576, 578, 594A, 594, 596, 598, 604, 606, 608

TUESDAY, JULY 6, 1954

Suddharmarama Road Nos 1, 9/2, 11, 13/1, 19, 19/2, 19/2A, 19/3, 19/4, 19/5, 21, 21/1, 21/3, 23/2, 23/4, 4, 14/4, 14/6, 14/8A, 14/10/5, 14/13, 16/7, 20, 20/3, 20/5, 20/6, 20/7

WEDNESDAY, JULY 7, 1954

Tangallamulla Passage Nos 1/1, 3, 3/1, 3/2, 3/4, 3/5, 5, 9/2, 9/4, 9/7, 9/10, 9/11, 9/12, 9/13, 9/14, 9/15, 9/16, 9/17, 9/18, 9/19, 9/20, 9/21, 9/22, 9/23, 9/23A, 9/24, 9/25, 9/26, 9/27, 9/28, 9/30, 9/31, 9/32, 9/34

THURSDAY, JULY 8, 1954

Tangallamulla Passage Nos 11, 11/1, 11/2, 11/3, 11/4, 13, 13/2, 17, 17/1, 19/1, 21/1, 23/1, 25, 27/1, 27/2, 27/4, 27/5, 33/1, 33/4

FRIDAY, JULY 9, 1954

Tangallamulla Passage Nos 35/2, 35/3, 35/6, 35/7, 35/8, 35/9, 35/10, 37, 37/1, 39/1, 4/1, 18/1, 18/2, 32/1, 36/1, 22/1

MONDAY, JULY 12, 1954

Udugama Road Nos 6/1, 8, 10c, 10d, 10e, 14A, 14b, 18/1, 20A, 32, 50/2, 58, 60, 60/1, 62

TUESDAY, JULY 13, 1954

Talapitiya Ward

Circular Road. Nos 16, 18, 30, 24/4, 28, 32, 34/5, 34/6, 34/7, 34/8, 34/10, 36, 36/1, 36/2, 42A, 44, 54/6, 56, 68, 76, 78

WEDNESDAY, JULY 14, 1954

Cripps Road Nos 10, 16 & 18, 20, 26, 42, 50A, 50/1, 50/2, 50/3, 54/1, 54/2, 58, 50/5

FRIDAY, JULY 16, 1954

Halls Road Nos 1, 5/1, 5/2, 5/3, 5/4, 5/6, 5/7, 5/8, 5/10, 5/11, 11, 11/1, 11/3, 11/4, 13, 15, 15/1, 15/2, 15/3, 15/4, 17, 19, 19/1/1, 19/1/2, 19/1/5, 19/1/6, 19/5

MONDAY, JULY 19, 1954

Halls Road Nos 21 & 23, 25, 27, 29/2, 29/4, 31, 31/1, 31/2, 33, 35, 37 & 39, 41, 41/2, 41/3, 41/7, 45, 63, 65, 71, 75, 77, 85

TUESDAY, JULY 20, 1954

Halls Road Nos 2, 6, 12, 16, 18A, 18/1, 20, 20/1, 20/2, 26/1, 26/3, 40, 42, 44, 50, 52, 64, 66, 66/1, 68, 70, 72/1, 74

WEDNESDAY, JULY 21, 1954

Halls Road Nos 76, 80 & 80/1, 88/3, 96, 96A, 96.1, 98, 102, 108, 110, 112, 118, 120, 122, 126, 128, 128/1, 128/2, 130/1, 130/2, 130/3, 132

THURSDAY, JULY 22, 1954

Halls Cross Road Nos 15/1, 17, 17/1, 25, 8, 8/1, 8/2, 8/3, 8/4, 8/5, 8/5A, 8/6, 8/7, 8/8, 10, 12, 16, 22, 22/1, 22/3, 22/5, 24, 24/5, 24/8, 24/9, 24/11, 26, 28, 36, 36/1

FRIDAY, JULY 23, 1954

Hirimbura Road Nos 215/1, 215/2, 217, 217/1, 217/2, 221, 257, 257/1, 259, 259/1, 259/2, 261, 263, 277, 287, 289, 289/1, 291, 295, 295/1, 295/2, 295/3, 295/5, 299A, 299/1, 299/1A

MONDAY, JULY 26, 1954

Hirimbura Road Nos 301, 301/1, 301/2, 303, 309/1, 311, 313, 315, 317, 126, 128, 130, 134, 136, 138, 140, 142, 160, 160/1, 162, 162A, 162B, 164, 168, 170, 174/4, 174/6, 174/6A, 174/8, 174/11

TUESDAY, JULY 27, 1954

Hirimbura Road Nos 176/1, 200, 204, 206, 220/2, 220/3, 220/4, 220/5, 220/6, 220/7, 220/8, 220/11 & 12, 220/13 & 14, 220/15, 220/16, 220/16A, 220/17, 220/20, 220/22, 220/23, 220/24, 220/25, 220/26, 220/27, 220/28, 220/29, 220/30

WEDNESDAY, JULY 28, 1954

Hirimbura Road Nos 220/31, 220/32, 220/34, 220/35, 220/36, 220/37, 220/38, 220/45, 220/46, 220/48, 220/49, 220/51, 220/52, 220/53, 220/54, 224, 228, 230, 232/1, 236/2, 236/3, 236/4, 236/5, 236/6

THURSDAY, JULY 29, 1954

Hirimbura Road Nos 238, 240, 246, 246/3, 246/4, 246/5, 256, 258, 260/1, 260/2, 260/3, 272, 274, Kongtree Road Nos 5, 7, 9, 11, 13, 17, 19, 21, 23/3, 23/4, 23/6, 23/7, 25/1, 25/4, 25/5, 5A, 5B, 5c,

FRIDAY, JULY 30, 1954

Kongtree Road Nos 25/5A, 25/7, 25/6, 25/6A, 25/10, 27/1, 35/4, 37, 39, 39/1, 41A, 41B, 41/3, 41/6, 43/2, 43/4, 43/5, 43/6, 43/8, 45, 57, 63, 65

MONDAY, AUGUST 2, 1954

Kongtree Road Nos 67, 69, 71, 73, 8/2, 10, 10A, 10B, 10c, 2 & 2/1, 4 & 4/1, 6 & 6/1, 8, 10B, 10E, 20, 22, 26, 28, 28/1, 34, 34/1, 40, 40/1, 40/5, 40/6, 42, 46, 46/1, 56

TUESDAY, AUGUST 3, 1954

Kongtree Road Nos 56/1, 58, 60, 64, 66, 68, 74, 76, 76/1, 76/2, 78, 82, 82A, 82B, 82/1A, 84, 86/1, 88, 90

WEDNESDAY, AUGUST 4, 1954

Talapitiya Road Nos 31, 45, 49, 49A, 49B, 51, 53/1, 57, 57/1, 71, 77/1, 81/2, 81/5, 85, 87, 89, 89/3, 89/8, 91/1, 91/2, 91/2A, 91/3, 91/5, 97/3, 97/5

THURSDAY, AUGUST 5, 1954

Talapitiya Road Nos 97/6 & 6A, 97/7, 97/9, 97/14 & 4A, 97/10, 99/2, 99/3, 115, 117, 119/3, 119/5, 119/6, 119/7, 119/8, 121/1, 121/3, 123/2

FRIDAY, AUGUST 6, 1954

Talapitiya Cross Road Nos 10/5, 10/8, 10/10, 10/11, 12/1, 12/2, 22A, 22/1, 24/1, 24/4, 24/5, 24/9, 24/10, 24/11, 24/12, 24/13, 24/14, 28/1, 34, 38, 10/8A

MONDAY, AUGUST 9, 1954

Talapitiya Lane No 1 Nos 3, 5 & 5/1, 5/2, 7, 7/3, 15, 19, 4/2, 14, 14/3, 14/5, 18, 18A

WEDNESDAY, AUGUST 11, 1954

Hirimbura Ward

Browns Road Nos 13, 17/1A, 19/1, 21/B, 21/C, 21/J, 25/J, 25/V, 25/W, 25X, 47, 49/2, 51, 51/1, 53/3, 53/4, 55, 65, 65/1, 83/1, 85

THURSDAY, AUGUST 12, 1954

Browns Road Nos 8/3, 38/1, 38/2, 38/6, 44/1, 40/1, 48/4, 56/5, 56/10, 68/1, 70/2, 76, 76/1

FRIDAY, AUGUST 13, 1954

Hirimbura Road Nos 596, 602/8, 604, 612/4, 612/11, Hirimbura Cross Road Nos 6, 10, 10/1, 10/8, 10/11, 10/12, 10/13, 20, 22, 24, 28/13, 28/23

MONDAY, AUGUST 16, 1954

Hirimbura Cross Road Nos 36/1, 36/1A, 40, 40/1, 40/3, 42/1, 44, 48/1, 54, 62, 68/1, 72, 74, 84, 86, 98, 100, 102, 102/2

TUESDAY, AUGUST 17, 1954

Maitipe Lane 1 Nos 3/5, 9/1, 17/2, 19/1, 19/2, 19/6, 19/8, 19/9, 19/10, 29/2, 33, 41/1, 41/3, 41/5, 8/2, 10, 30, 36

WEDNESDAY, AUGUST 18, 1954

Maitipe Lane 1 Nos 38, 40, 40/1, 40/2, 42, 50, 54, 56/1, 60/1, 62/4, 62/6, 66, 68, 72, 82/1

THURSDAY, AUGUST 19, 1954

Maitipe Lane No 2 Nos 3, 11/2, 11/5, 26, 28, 30, Maitipe Lane 3 Nos 7, 11, 15, 21, 21/1, 10, 26

FRIDAY, AUGUST 20, 1954

Morris Road Nos 69/9, 89/3, 103/4, 109/1, 119/1, 127, 133E, 133F, 133H, 149/5, 163, 167, 171, 173, 175, 177, 179/1, 189/4A, 133G

MONDAY, AUGUST 23, 1954

Morris Road Nos 189/9, 189/14, 189/15, 189/16, 189/17, 201/A, 203, 209/6, 209/7, 241, 241/2, 243, 245/2, 245/3A, 245/9.

Miscellaneous**KURUNEGALA MUNICIPAL COUNCIL****Supplementary Budget No. 3 of 1953**

NOTICE is hereby given in terms of section 214 (2) (b) of the Municipal Councils Ordinance, No. 29 of 1947, that the Supplementary Budget No. 3 of 1953 will be open for public inspection at the Municipal Office, Kurunegala, for seven days commencing from April 24, 1954

Municipal Office,
Kurunegala, April 7, 1954

F. B. MARKUS,
Mayor

WATTEGAMA URBAN COUNCIL**Assessment Book for the Year 1954**

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Urban Councils Ordinance, No. 61 of 1939, that the Assessment Book of the Urban Council, Wattagama, for the year 1954, is now ready and open for inspection at the Council's Office during office hours

Urban Council Office,
Wattagama, April 6, 1954

A. G. FERNANDO,
Chairman

ALUTGAMA TOWN COUNCIL

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the Schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1954.

Any person residing within the limits of the Alutgama Town Council, who desires to object to the issue of a licence, should furnish to me in duplicate within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objection for the issue of the licence

Schedule

<i>Name and address of applicant</i>	<i>Name of premises</i>
S L M Abdul Rahim, Duwapansala Road, Kalutara	Beef Stall Nos. 1 & 2, New Market, Alutgama.

Town Council Office,
Alutgama, April 8, 1954

L. A. PEIRIS,
Chairman.

ALUTGAMWEEDIYA TOWN COUNCIL**Danger of Rabies, 1954**

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance (Chapter 333) that there is danger of rabies within the administrative limits of the Alutgamweediya Town Council.

Any dog found in any public place or road or in any place other than a private building, compound or garden, within the limits of this Council and not being tied up or led, shall be liable to

be destroyed forthwith by any person authorized by me in writing.

This proclamation shall be in force up to December 31, 1954.

A. R. M. MOHAMED,
Town Council Office,
Alutgamweediya, April 5, 1954

A. R. M. MOHAMED,
Chairman.

OTHARA PALATA VILLAGE COMMITTEE**The Butchers Ordinance**

THE notice is hereby given under section 7 of the Butchers (Amendments) Ordinance No. 44 of 1947 that the person mentioned in the Schedule hereto has made an application to me for the carrying on the trade of Butchers in the premises stated against his name in the said schedule during the year 1954.

Any person residing within the limits of the Othara Palata Village Committee area Colombo District who desires to object to the issue of the licence should furnish to me in duplicate within fourteen days from the date of the *Gazette* a written statement of grounds of his objections for the issue of the licence.

SCHEDULE

M. T. Rogus Appuhamy Pork Stall at Katukenda
Sunday Fair; Badalgama

S. EDWIN SILVA,
Chairman.

Village Committee Office,
Othara Palata,
Katana, April 5, 1954.

PANAWAL AND ATULUGAM KORALE VILLAGE COMMITTEE**The Butchers Ordinance**

NOTICE is hereby given under section 7 of the Butchers' Ordinance (Cap 201) as amended by section 6 of the Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereto, has made application to me for carrying on the trade of a butcher in premises stated against his name in the aforesaid schedule, during the year 1954.

Any person residing within the limits of Panawal and Atulugam Korales villages area, who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence

SCHEDULE

<i>Name of applicant</i>	<i>Name of premises</i>
1 S A. Wahid	No 30C, Mutton-Stall at Kendangomuwa

M. G. JAYAWARDANA,
Chairman.

Village Committee Office,
Panawal and Atulugam Korales,
Dehiowita, April 5, 1954.

ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීමයි

ඇල් ජී ඩී—ජීඩී 14/40

ගම්සහ ආඥාපනත

ගම්සහ ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ගම් ප්‍රදේශයේ ගම් කායඹී සහාච විසින් සම්පාදිතව, 1947තේ ඔක්තෝබර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැටළු අභිච්ඡේදයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා

ඩී. ඩී. ආර්. ඩබ්ලිව්. ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඹීගේ ස්ථාවර ලේඛනානු

වම් 1954ක්වූ අප්‍රේල් මස 6 වැනි දින කෙළමිදිය

අතුරු ව්‍යවස්ථා

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද

1 (1) ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ අය කරනු ලබන රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ යම් රථවාහනයක් හෝ සතුකු අයිතීන් හෝ භාරව හෝ පාලනයෙහි තබා ගෙන හෝ සිටින්නාවූ සෑම අයකු විසින්ම සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උප ලේඛනයේ ඒ පෝර්මයේ ප්‍රකාර විස්තර උප ලේඛනයක් ප්‍රධානතුමාට සැපයිය යුතුයි මේ පෝර්ම ගම්කායඹී සහා ආචාර්යවරයාට ලබාගත හැකිය

(2) ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවීමට බැඳී සිටින අය විසින්, 1953 වැනි වර්ෂය වෙනුවෙන්, ඒ උප ලේඛනය යම්පූර්ණකොට 1953තේ මාර්තු මස 31 වැනි දින හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතුමා වෙත යැවිය යුතුයි එකී අය ඒ වාහනය හෝ සතු හෝ අයිතීන් හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන සිටින්නාවූ ඊට පසු මොනම අවුරුද්දක් වෙනුවෙන් වත් එකී අයගෙන් එබඳු උප ලේඛනයක් අවශ්‍ය නැත

2 ආඥාපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධාන වලට යටත්ව, 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයුවාහු සෑම අයෙක්ම තවදුරටත් දැනුම් දෙනු ලැබීමක් නැතුව—

(අ) ඒ උප ලේඛනයේ සඳහන් රථවාහන හා සතුන් සඳහා බද්ද 1953තේ අවුරුද්ද වෙනුවෙන් ඒ අවුරුද්දේ මාර්තු මස 30 වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙහි, තවද

(ආ) ඊට පසු එක් එක් වර්ෂය වෙනුවෙන් ඒ උප ලේඛනයේ සඳහන් කරන ලදුව, එකී වර්ෂයේ දවස් තිහකට වැඩි කාලයක් තමාට අයිතීන් හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ එකී රථවාහන හා සතුන් සඳහා බද්ද, එකී එක් එක් අවුරුද්දේ මාර්තු මස තිස්එක් වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙහි

3 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයුවාට පසු යම්කිසිවකු විසින් ඒ උප ලේඛනයේ සඳහන් නොකරන ලද්දවූද ආඥාපනත යටතේ බද්දට යටත්වූද යම් රථවාහනයක් හෝ සතුකු අත්පත් කරගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම් එක්කෝ 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් උප ලේඛනයක් සපයා නැත්තාවූ යම් කිසිවකු විසින් එකී බද්දට යටත් යම් රථවාහනයක් හෝ සතුකු පළමුවන වරට අත්පත් කරගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම් එවිට ඒ අය විසින් එබඳු යම් රථවාහන යක් හෝ සතුකු අත්පත්කර ගැනීමේ හෝ තබාගැනීමට නොහොත් පාවිච්චිකිරීමට පටන්ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උප ලේඛනයේ සඳහන් ඒ පෝර්මයේ ප්‍රකාරයට ලියවිලිගතවූ දැන්වීමකින් එසේ අත්පත් කරගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි

4 ආඥාපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධාන වලට යටත්ව 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිගතවූ ලේඛනය සැපයුවාහු සෑම අයෙක්ම, එකී ලේඛනය සැපයූ අවුරුද්ද වෙනුවෙන් ඊට පසු සෑම අවුරුද්දක් වෙනුවෙන්ද එකී ලේඛනයේ සඳහන් කරනු ලැබ තමාට අයිතීන් හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ රථවාහන හා සතුන් සඳහා බද්ද, ඒ සඳහා ප්‍රධානතුමා විසින් තමාට දැනුම්දෙනු ලබන යම් කාල සීමාවක් ඇතුළතදී ගෙවීමට බැඳී සිටිය

5 (1) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිගතවූ ලේඛනය හෝ සැපයුවාට පසු ඒ උප ලේඛනයට ඇතුළත් කළාහු හෝ ලේඛනයේ සඳහන් කළාහු හෝ යම් රථවාහනයක් හෝ සතුකු සම්බන්ධයෙන් බද්ද ගෙවීමට බැඳීමෙන් ආඥාපනතේ 47 (3) වැනි වගන්තිය යටතේ තමා නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින්නේ අසවල් ගේතුන් තිසායයි දැක්වෙන ලියවිලිගතවූ දැන්වීමක් වහාම ප්‍රධාන තුමා වෙත යැවිය යුතුයි

(2) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිගතවූ ලේඛනය හෝ සැපයුවාට පසු ඒ රථ වාහනය හෝ සතු තබාගැනීම හෝ පාවිච්චි කිරීම නතර කළාහු නොහොත් ඒ පිළිබඳ අයිතිවාසිකම අත්හැරියාහු සෑම අයකු විසින්ම ලියවිලිගතවූ දැන්වීමකින්, තමා ඒ සහා හෝ රථවාහනය තබා ගැනීම හෝ පාවිච්චි කිරීම නතර කළ බව නොහොත් ඒ ගැන අයිතිවාසිකම අත්හළ බව වහාම ප්‍රධානතුමා වෙත ලියවිලිගතව දැනුම්දිය යුතුය

6 යම් කිසිවකු විසින් බද්ද ගෙවීමට ප්‍රධානතුමා විසින් ඒ බද්ද ගෙවූ රථවාහනය වෙනුවෙන් ඒ අයට මීට යාකොට ඇති උප ලේඛනයෙහි "බී" පෝර්මයේ ප්‍රකාරයට ඒ ඒ රථවාහන සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතුරුද තහවුල් නිකුත් කරන අවුරුද්ද දක්වෙන ඉලක්කමද, රථවාහන පිස්ටරයේ ඒ ඒ රථවාහනය පිළිබඳවූ අංකයද සටහන්කොට ඇති තහවුල් නිකුත් කළ යුතුයි එබඳු යම් තහවුල් පාවිච්චිය නිසා හෝ වෙනයම් ලෙසකින් හෝ යොදාගැනීමට නොහොත් මැකී ගොස් තිබෙනොත් ඒ තහවුල් අයිති කාරයා විසින් එය ප්‍රධානතුමාට ආපසු භාරදිය යුතුයි තවද ඔහු විසින් ගත විසපහක් ගෙවූ විට ඔහුට අලුත් තහවුල් නැවත ලබාගැනීමට අයිතිවාසිකම තිබේ එබඳු යම් තහවුල් නැතිවී හෝ සොරාගෙන තිබෙන බැව් දිවුරුම් සහතිකයකින් හෝ වෙන යම් ලෙසකින් ප්‍රධාන තුමාට ඒත්තු ගැනීමට සැලැස්වුවහොත් එතුමා විසින් අයිතිකාරයාගේ ඉල්ලීම පිටත් ඔහු විසින් ගත පණහක් වෙනුවට ලැබූ විටත් අලුත් තහවුල් නිකුත් කළ හැකිය

7 සෑම රථවාහනයක අයිතිකරු විසින් හෝ භාරකරු විසින්, 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ රථවාහනය වෙනුවෙන් නිකුත් කරන ලද තහවුල්, ඒ රථවාහනයේ කාටත් පෙනෙන තැනක සවිකළ යුතුයි

8 ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිලිගතවූ බලයලත් ඕනෑම නිලධාරියකු විසින් හෝ ඕනෑම මානවක හෝ පාරක ගමනා ගමනයෙහි යෙදී තිබෙන රථවාහනයක්, ඒ රථවාහනයෙහි 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සවිකොට තිබියයුතු තහවුල් පරීක්ෂාකර බැලීම පිණිස නවත්වා නතරකිරීම නීත්‍යානුකූල වන්නේය තවද ප්‍රධානතුමා විසින් හෝ එකී නිලධාරියා විසින් ඉල්ලීමක්කර සිටි කල්හි එකී ඕනෑම රථයක භාරකාරයා විසින් හෝ එකී නිලධාරියාට එකී තහවුල් පරීක්ෂාකර බැලීමට ඉඩදිය යුතුයි

- 9 මේ අතුරු ව්‍යවස්ථාවල—
" ප්‍රධානතුමා " යනුවෙන් කායඹී සහාච ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ,
" කායඹී සහාච " යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායඹී සහාච අදහස් කරනු ලැබේ;
" ආඥාපනත " යනුවෙන් ගම්සහා ආඥාපනත අදහස් කරනු ලැබේ,
(198 වැනි පරිච්ඡේදය)
" ගම් ප්‍රදේශය " යනුවෙන් බෙලිඅත්ත ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ

10 1944පේ ජූනි මස 2 වැනි දින අංක 9,276 දරන ගැසට් පත්‍රයේ පළමු රථවාහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන්වූ අතුරු ව්‍යවස්ථා, බෙලිඅත්ත ගම් ප්‍රදේශයට පමණක් අදාළවන පරිද්දෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ

උප ලේඛනය

" ඒ " පෝර්මය

අංකය _____

ජනදායක කොට්ඨාශ අංකය _____

බෙලිඅත්ත ගම් ප්‍රදේශයේ ගම්කායඹී සහාච

රථවාහන හා/හෝ සතුන් පිළිබඳ ලේඛනයයි

අයිතිකාරයාගේ නම _____

ගම _____

රථවාහන හා/හෝ සතුන් පිළිබඳ විස්තර	ගණන (වචනලිපි)	වටහත් විස්තර (බිසි කලායක් නම්, සාදාලද අංගයේ නොමැති සඳහන් කරනු)
කර්තෘ, නිර්දේශකරු හෝ ඒකරකාරකරුගේ නම සහාච අත්දැකීම් වාහන		
ගොස් දෙන්නා බඳින බර කරන්නා හෝ නිර්දේශකරු		
තනිගොසා බඳින බර කරන්නා හෝ නිර්දේශකරු		
ඒකරකාරකරුගේ නම		

"බී" පෝර්මය

සෑම ගොන්දෙන්නා බඳින බරකරත්තයක් හෝ තිරික්කලයක් සඳහා .. බී බී බී

සෑම තනිගොනා බඳින බරකරත්තයක් හෝ තිරික්කලයක් සඳහා . බී ඇස් බී

සෑම බයිසිකලයක් සඳහා . බී බී

ඇල් ජී බී—ජීඒ 14/51

ගම්සහා ආඥාපනත

ගම්සහා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ ක්‍රමලේඛය දිස්ත්‍රික්කයේ උඩපලාන ගම් ප්‍රදේශයේ ගම් කායඹි සභාව විසින් සම්පාදිතව, 1947 තේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පලවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි යැවී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරනලද අතුරු ව්‍යවස්ථා.

බී බී ආර් ගුණවර්ධන,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඹිගයේ
සභාවර ලේකම්වරයා

වර්ෂ 1954 ක් වූ අප්‍රේල් මස 1 වැනි දින
කොළඹදීය.

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද

1 (1) ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ අයකරනු ලබන රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ යම් රථවාහනයක් හෝ සතුකු අයිතිය හෝ භාරව හෝ පාලනයෙහි තබා ගෙන හෝ සිටින්නාවූ සෑම අයකු විසින්ම සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උප ලේඛනයේ A පෝර්මයේ ප්‍රකාර විස්තර උප ලේඛනයක් ප්‍රධානතුමාට සැපයිය යුතුයි මේ පෝර්ම ගම්කායඹි සහා කායඹිලයෙන් ලබා ගත හැකිය.

(2) ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවීමට බැඳී සිටින අය විසින්, 1955 වැනි වර්ෂය වෙනුවෙන්, ඒ උප ලේඛනය සම්පූර්ණයෙන්ම 1954 ටේ නොවැම්බර් මස හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතුමා වෙත ගැසට් යුතුයි එකී අය ඒ වාහනයක් හෝ සතු හෝ අයිතිය හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන සිටින්නාවූ ඊට පසු මොනම අවුරුද්දක් වෙනුවෙන් වත් එකී අය ගෙන් එබඳු උප ලේඛනයක් අවශ්‍ය නැත.

2 ආඥාපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයුවූ සෑම අයෙක්ම තවදුරටත් දැනුම් දෙනු ලැබීමක් නැතුව—

(ඒ) ඒ උපලේඛනයේ සඳහන් රථවාහන හා සතුන් සඳහා වූ බද්ද 1955 හෝ අවුරුද්දේ වෙනුවෙන් ඒ අවුරුද්දේ ජනවාරි මස 31 වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත්වෙහි; තවද

(බී) ඊට පසු එක් එක් වර්ෂය වෙනුවෙන් ඒ උප ලේඛනයේ සඳහන් කරන ලදුව, එකී වර්ෂයේ දවස් තිහකට වැඩි කාලයක් තමාට අයිතිය හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ එකී රථවාහන හා සතුන් සඳහා වූ බද්ද, එකී එක් එක් අවුරුද්දේ ජනවාරි මස තිස් එක් වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත්වෙහි.

3 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයුවට පසු යම්කිසිවකු විසින් ඒ උපලේඛනයේ සඳහන් නොකරන ලද්දවූද ආඥාපනත යටතේ බද්දට යටත්වූද යම් රථවාහනයක් හෝ සතුකු අත්පත්කර ගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම් එක්කෝ ඉහතින් සඳහන් අතුරු ව්‍යවස්ථා යටතේ යම් උපලේඛනයක් සපයා නැත්තාවූ යම් කිසිවකු විසින් එකී බද්දට යටත් යම් රථවාහනයක් හෝ සතුකු පළමුවන වරට අත්පත්කරගෙන තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම් එවිට ඒ අය විසින් එබඳු යම් රථවාහනයක් හෝ සතුකු අත්පත්කර ගැනීමේ හෝ තබාගැනීමට නොහොත් පාවිච්චිකිරීමට පටන් ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උප ලේඛනයේ සඳහන් A පෝර්මයේ ප්‍රකාරයට ලියවිලිලකින් වූ දැන්වීමකින් එසේ අත්පත් කරගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

4 ආඥාපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිලකින් වූ ලේඛනය සැපයූ වූ සෑම අයෙක්ම, එකී ලේඛනය සැපයූ අවුරුද්ද වෙනුවෙන් ඊට පසු සෑම අවුරුද්දක් වෙනුවෙන්ද එකී ලේඛනයේ සඳහන් කරනු ලැබ තමාට අයිතිය හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ රථවාහන හා සතුන් සඳහා වූ බද්ද, ඒ සඳහා ප්‍රධාන තුමා විසින් තමාට දැනුම් දෙනු ලබන යම් කාලසීමාවක් ඇතුළතදී ගෙවීමට බැඳී සිටිති.

5 (1) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ සතුන් 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිලකින් වූ ලේඛනය හෝ සැපයුවට පසු ඒ උප ලේඛනයට ඇතුළත් කලාවූ හෝ ලේඛනයේ සඳහන් කලාවූ හෝ යම් රථවාහනයක් හෝ සතුකු සම්බන්ධයෙන් වූ බද්ද ගෙවීමට බැඳීමෙන් ආඥාපනතේ 47 (3) වැනි වගන්තිය යටතේ තමා නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින්නේ අසවල් අසවල් හේතූන් නිසායයි දක්වන ලියවිලිලකින් වූ දැන්වීමක් වහාම ප්‍රධානතුමා වෙත ගැසට් යුතුයි.

(2) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිලකින් වූ ලේඛනය හෝ සැපයුවට පසු ඒ රථ වාහනය හෝ සතු තබාගැනීම හෝ පාවිච්චි කිරීම නතර කලාවූ නොහොත් ඒ පිළිබඳ අයිතිවාසිකම් අත්හැරියවූ සෑම අයකු විසින්ම ලියවිලිලකින් වූ දැන්වීමකින්, තමා ඒ සහා හෝ රථ වාහනය තබාගැනීම හෝ පාවිච්චි කිරීම නතරකල බව නොහොත් ඒ ගැන අයිතිවාසිකම් අත්හැර බව වහාම ප්‍රධානතුමා වෙත ලියවිලිලකින් දැනුම්දිය යුතුයි.

6 යම් කිසිවකු විසින් බද්ද ගෙවීමට ප්‍රධානතුමා විසින් ඒ බද්ද ගෙවූ රථවාහනය වෙනුවෙන් ඒ අයට මීට යාකොට ඇති උප ලේඛනයෙහි "B" පෝර්මයේ ප්‍රකාරයට ඒ ඒ රථවාහන සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතුරුද තහවුම් නිකුත් කරන අවුරුද්ද දක්වන ඉලක්කම්ද, රථවාහන පිස්ටරයේ ඒ ඒ රථවාහනය පිළිබඳව අංකයද සටහන්කොට ඇති තහවුම් නිකුත් කල යුතුයි එබඳු යම් තහවුම් පාවිච්චිය නිසා හෝ වෙනයම් ලෙසකින් හෝ නොපැහැදිලිව නොහොත් මැකී යෑම නිසා හෝ වෙනත් ඒ තහවුම් අයිතිකාරයා විසින් එය ප්‍රධානතුමාට ආපසු භාරදිය යුතුයි තවද මිනුම් විසින් ප්‍රධාන පර්යේෂණ ගෙවූ විට මිනුම් අලුත් තහවුම් නැවත ලබා ගැනීමට අයිතිවාසිකම තිබේ එබඳු යම් තහවුම් නැතිවී හෝ සොරාගෙන තිබෙන බැව් දිවුරුම් සහතිකයකින් හෝ වෙන යම් ලෙසකින් ප්‍රධාන තුමාට ඒත්තු ගැනීමට සැලැස්වූවහොත් එතුමා විසින් අයිතිකාරයාගේ ඉල්ලීම පිටත් මිනුම් විසින් යන ගැටක් ගෙවනු ලැබූ විටත් අලුත් තහවුම් නිකුත් කල හැකිය.

7 සෑම රථවාහනයක අයිතිකරු විසින් හෝ භාරකරු විසින්, 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ රථවාහනය වෙනුවෙන් නිකුත්කරනලද තහවුම්, ඒ රථවාහනයේ කාටත් පෙනෙන නැතක සම්බන්ධ යුතුයි.

8 ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිලිලකින් බලපැවැත් ඕනෑම නිලධාරියකු විසින් හෝ ඕනෑම මාවතක හෝ පාරක ගමනා ගමනයෙහි යෙදී තිබෙන රථවාහනයක්, ඒ රථවාහනයෙහි 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සම්බන්ධ කොට තිබියයුතු තහවුම් පරීක්ෂාකර බැලීම පිණිස තවත්වා නතරකිරීම නීත්‍යානුකූල වන්නේය තවද ප්‍රධානතුමා විසින් හෝ එකී නිලධාරියා විසින් ඉල්ලීමක්කර සිටි කල්හි එකී ඕනෑම රථයක භාරකාරයා විසින් හෝ ඒ රථය පදවන්නා විසින් හෝ ඒ රථය තවත්වා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට එකී තහවුම් පරීක්ෂාකර බැලීමට ඉඩදිය යුතුයි.

9 කායඹි සභාව විසින් සම්පාදිතව, 1944 ටේ මැයි මස 16 වැනි දින අංක 8,746 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද්දවූත්, අනතුරුව පලවූ අතුරු ව්‍යවස්ථාවලින් සංශෝධනය කරන ලද්දවූත් රථවාහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන් වූ අතුරු ව්‍යවස්ථා මෙයින් අවලංගු කරනු ලැබේ.

10 මේ අතුරු ව්‍යවස්ථාවල—

"ප්‍රධානතුමා" යනුවෙන් උඩපලාන ගම් ප්‍රදේශයේ ගම් කායඹි සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

"කායඹි සභාව" යනුවෙන් උඩපලාන ගම් ප්‍රදේශයේ ගම්කායඹි සභාව අදහස් කරනු ලැබේ,

"ආඥාපනත" යනුවෙන් ගම්සහා ආඥාපනත (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ.

උප ලේඛනය

"A" පෝර්මය

අංකය _____,

ජනාදායක කොමසාරිස් අංකය _____,

උඩපළාත ගම්ප්‍රදේශයේ ගම්කාරී සභාව

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන්වූ අතුරු ව්‍යවස්ථාවල ප්‍රකාරයට සැපයිය යුතු රථවාහන හා /හෝ සතුන් පිළිබඳ ලේඛනයයි අයිතිකාරයාගේ නම _____, ගම _____,

රථවාහන හා/හෝ සතුන් පිළිබඳ විස්තර	ගණන උවහරවලින්	වෙනත් විස්තර බයිසිකලයක් නම්, සාදනලද අංශයේ අනුමැතිය සඳහාත් සරසු
කරත්ත, තිරික්කල, හෝ ජීන් පිකෝස් කරත්ත හැර මිනුම් අන්දමක වාහන ..		
හොන් දෙන්නා බඳින බර කරත්ත හෝ තිරික්කල ...		
බරබාග කරත්ත හෝ තිරික්කල		
අත්කරත්ත		
ජීන් පිකෝස්කරත්ත		
බයිසිකල්		
අලියෝ		
අශවයෝ	...	
අශවතරයෝ		
බුරුවෝ		

මගේ දැනීමේ හැටියට පූර්විකා කරන ලේඛනය නිවැරදි බැව් සහතික කරමි.

දිනය _____

අයිතිකාරයාගේ අත්සන _____

"B" පෙර්මය

- කරත්තයක්, තිරික්කලයක් හෝ ජීන් පිකෝස් කරත්තයක් හැර වෙන මිනුම් අන්දමක සැම වාහනයක් සඳහා . U.P.V.C. "C"
- සැම (හොන් දෙන්නා බඳින) බරකරත්තයක් හෝ තිරික්කලයක් සඳහා .. U.P.V.C. "D"
- සැම තනි හොනා බඳින බරබාග කරත්තයක් හෝ තිරික්කලයක් සඳහා .. U.P.V.C. "S"
- සැම ජීන් පිකෝස් කරත්තයක් සඳහා ... U.P.V.C. "J"
- සැම අත්කරත්තයක් සඳහා ... U.P.V.C. "H"
- සැම බයිසිකලයක් සඳහා .. U.P.V.C. "B"

ඇල්. ජී. ඩී.—ජීපී 11/34/1.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල-මාබෝදල ගම් ප්‍රදේශයේ ගම් කාරී සභාව විසින් සම්පාදිතව 1947 තේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී. සී. ආර්. ගුණවර්ධන, ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ සභාධර ලේකම්තුමා

වම් 1954 ක්වූ අප්‍රේල් මස 2 වෙනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

1941 කේ සැප්තැම්බර් මස 26 වැනි දින අංක 8,796 දරන ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ 1951 කේ අප්‍රේල් මස 5 වැනි දින අංක 10,266 දරන ගැසට් පත්‍රයේ පළවූ අතුරු ව්‍යවස්ථාවලින් සංශෝධිතවූ රථවාහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන්වූ අතුරු ව්‍යවස්ථා,

(1) වැනි අතුරු ව්‍යවස්ථාවෙහි පහත දැක්වෙන හේ නව දුර්වත් මෙයින් සංශෝධනය කරනු ලැබේ

- (1) එහි (1) වැනි ඡේදයෙහි, එකී ඡේදයේ අවසානයට පහත දැක්වෙන "එකී උපලෙඛනය කාර්ය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය" යනු එකතු කිරීමෙන්, හා
- (2) එහි (2) වැනි ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය යෙදීමෙනුත් "ගම්සභා ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවිය යුතුවූ සැම කෙනෙකු විසින්ම (1) වැනි ඡේදයේ සඳහන් උපලේඛනය පුරවා එක් එක් අවුරුද්ද සම්බන්ධයෙන් පෙබරවාරි මස 28 වැනි දින හෝ ඊට මත් තෙත් ප්‍රධානතුමා වෙත ආපසු එවිය යුතුයි".

ඇල්. ජී. ඩී.—ජීපී 14/94

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ බදු දිස්ත්‍රික්කයේ උඩ පළාත කෝරළයේ ගම් ප්‍රදේශයේ ගම් කාරී සභාව විසින් සම්පාදිතව, 1947 ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී. සී. ආර්. ගුණවර්ධන, ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ සභාධර ලේකම්තුමා

වම් 1954 ක්වූ මාර්තු මස 25 වෙනි දින කොළඹදීය

අතුරු ව්‍යවස්ථාව

(1) පහත දැක්වෙන කර්මාන්ත අන්තරාදයක කර්මාන්ත වශයෙන් සලකනු ලැබේ.

- කුඩක්ගල් හෝ බොරපු සඳහා ගල් වළවල් හැරීම
- හුණු ගල් ලබා ගැනීම සඳහා වළක් කැපීම.
- හුණු පිච්චිම හෝ ගබඩා කිරීම
- යන්ත්‍ර සූත්‍ර ආදියෙන් තෙල් හිඳීම
- අම්ලකර වායුව යොදා ලෝකුරු වැඩ කරන ස්ථානයක් තඹා ගැනීම.
- සෝඩා ලැමනඩ් ආදී සීම වැනි සැදීම
- කොප්පරා සැදීම.
- කොප්පරා ගබඩා කිරීම.
- කපාපු පොල් විශලා සකස් කිරීම.
- මිනිරන් විශලා සකස් කිරීම හෝ ගබඩා කිරීම.
- පිදුරු ගබඩා කිරීම
- කෙඳි වැනි නෙලීම හෝ ගබඩා කිරීම
- කපු පුලුන් (නූල් ආදිය) ගබඩා කිරීම.
- ලී හෝ දර හෝ ගබඩා කිරීම
- ලී මඩුවක් තබා ගැනීම.
- භූමි තෙල් ගබඩාවක් තබා ගැනීම
- තේ කර්මාන්ත ශාලාවක් තබා ගැනීම
- මුද්‍රණාලයක් තබා ගැනීම.
- කම්හලක් තබා ගැනීම
- සවර්ණාභරණ සැදීම සඳහා ස්ථානයක් තබා ගැනීම
- හාල් හෝ වි මෝලක් තබා ගැනීම
- ගෘහ භාණ්ඩ සැදීම හෝ ගබඩා කිරීම

(2) පහත දැක්වෙන කර්මාන්ත අමුදුම් කර්මාන්ත වශයෙන් සලකනු ලැබේ

- ජාඩි හෝ කරවල ගබඩා කිරීම
- තොග ගණනේ විකිණීම සඳහා නරක් විශ හැකි ආහාර හා ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම.
- කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීමට ගන්නා ද්‍රව්‍ය හෝ නි තුනකට වඩා ගබඩා කිරීම
- කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීම.
- හම්පදම් කරන ස්ථානයක් තබා ගැනීම
- සතුන්ගේ ලේ හෝ මළකුණු උණු කිරීම
- සතුන්ගේ හම් ගබඩා කිරීම.
- සතුන්ගේ ඇට කටු ගබඩා කිරීම
- විනාකිරි සැදීම
- සබන් සැදීම
- මාළු අයිස් දැමීම
- පුවක් විශලීම
- දව දණ්ඩු පොහොර සකස් කිරීම
- කෝඩා සැදීම
- දුම්කොළ විශලීම හෝ සකස් කිරීම.
- බිඩි, හුරුවල හෝ සිගරට් සැදීම
- පැනි හකුරු සැදීම

(3) පහත දැක්වෙන කර්මාන්ත අන්තරාදයකවූද, අමුදුම් කර්මාන්ත වශයෙන් සලකනු ලැබේ

- කෙඳි සායම් කිරීම
- ගබොල් හෝ උළු පිච්චීම
- බැට්ටි වෘජ් කිරීම
- හුණු ගල්, පිච්චීම, ගබඩා කිරීම, සකස් කිරීම හෝ කැබලි කිරීම.

ඇල්. ජී. ඩී.—ජීබී 45/2.

1946ෆේ අංක 12 දරන විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

1946ෆේ අංක 12 දරන විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ගාලු දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුවේ හික්කඩුව ගම් ප්‍රදේශයේ ගම් කායාසී සභාව විසින් සම්මත කර ගන්නා ලද පහත දැක්වෙන යෝජනාව ප්‍රදේශ පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමත කර තිබේ එකී වගන්තියේ (2) වැනි උප වගන්තියේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ

යෝජනාව

1946ෆේ අංක 12 දරන විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මේ කායාසී සභාව විසින්, මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට, කායාසී සභාවේ පාලන බලසීමාව ඇතුළත පැවැත්වෙන (ආඥාපනතේ විස්තර කර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අය කරනු ලබන ගෙවීම් වලින් මෙහි පහත දැක්වෙන ඊට ගණන් අනුව බද්දක් පණවා ඈ කරනු ලැබේ —

අයකිරීම	බද්දේ ඊට ගණන, රු අ
බද්ද ඇර ඇතුළත්වීමේ ගාස්තුව—	
(අ) ගත 20කට අඩුකොවන්නාවූ එහෙත් ගත 50කට වැඩි නොවන්නාවූ විට	0 05
(ආ) ගත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 1කට වැඩි නොවන්නාවූ විට	0 10
(ඉ) රුපියල් 1ට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 1කුත් ගත 50ට වැඩි නොවන්නාවූ විට	0 15
(ඊ) රුපියල් 150ට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 2ට වැඩි නොවන්නාවූ විට	0 20
(උ) රුපියල් 2ට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 3ට වැඩි නොවන්නාවූ විට	0 30
(ඌ) රුපියල් 3ට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 4ට වැඩි නොවන්නාවූ විට	0 40
(ඌ) රුපියල් 4ට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 5ට වැඩි නොවන්නාවූ විට	0 50
(එ) රුපියල් 5ට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 10ට වැඩි නොවන්නාවූ විට	1 00
(ඵ) රුපියල් 10ට වැඩි වන්නාවූ විට—	
(1) පළමුවැනි රුපියල් 10ට	1 00
(2) ඊට අමතරවූ රුපියල් 5ට හෝ ඉන් කොටසකට	1 00

ඩී. සී. ආර්. ගුණවර්ධන,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායාසීයයේ
සභාවර ලේකම්තුමා

වම් 1954ක්වූ අප්‍රේල් මස 1 වැනි දින
කොළඹදිස

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කීර්ලව කෝරළේ ගම් ප්‍රදේශයේ ගම් කායාසී සභාව විසින් සම්මත කර ගන්නා ලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළ කරනු ලැබේ

යෝජනාව

ප්‍රදේශ පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව වම් 1953ක්වූ අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරන ගැසට් පත්‍රයේ පළවූ නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද, පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල 1 සිට 37 දක්වා වූ කාණ්ඩ මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට සම්මත කර ගැනීමට කීර්ලව කෝරළේ ගම් කායාසී සභාව විසින් 1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ

වී. ඇම්. පී. බණ්ඩාර,
කීර්ලව කෝරළේ ගම් ප්‍රදේශයේ ගම් කායාසී සභාවේ ප්‍රධානතුමා

වම් 1953ෆේ දෙසැම්බර් මස 2 වැනි දින දිස

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩුවග ගම් පත්තුව ප්‍රදේශයේ ගම් කායාසී සභාව විසින් සම්මත කර ගන්නා ලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළ කරනු ලැබේ

යෝජනාව

ප්‍රදේශ පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව වම් 1953ක්වූ අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරන ගැසට් පත්‍රයේ පළවූ නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද, පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල 1 සිට 22 දක්වා වූ කාණ්ඩ මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට සම්මත කර ගැනීමට රත්නපුර දිස්ත්‍රික්කයේ උඩුවග ගම් පත්තුව ගම් කායාසී සභාව විසින් 1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තියේ 1 වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ.

වම් 1954ක්වූ මාර්තු මස 25වෙනි දින
උඩුවග ගම් පත්තුව ගම් ප්‍රදේශයේ ගම්කායාසී සභා
කායාසීලයේදිස

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වෙනි වගන්තිය යටතේ ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිරිය ගම් ප්‍රදේශයේ ගම්කායාසී සභාව විසින් සම්මත කරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළ කරනු ලැබේ.

යෝජනාව

ප්‍රදේශපාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව 1953ක්වූ අගෝස්තු මස 7වෙනි දින අංක 10,560 දරන ගැසට් පත්‍රයේ පළවූ නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද, පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල 1 සිට 37 දක්වා වූ කාණ්ඩ (දෙකම ඇතුළුවයි) මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට සම්මත කර ගැනීමට ඇල්පිරිය ගම් ප්‍රදේශයේ ගම් කායාසී සභාව විසින් 1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වෙනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ

ලෙස්ලි ඒ. සිරිමාන්න,
ඇල්පිරිය ගම්කායාසී සභාවේ ප්‍රධානතුමා

1954ක්වූ මාර්තු මස 23වෙනි දින
ඇල්පිරිය ගම්කායාසී සභා කායාසීලයේදිස

ජ ඊ 14/13

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952ෆේ අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තිය යටතේ කැගල්ල දිස්ත්‍රික්කයේ පනාවල් අවුලගම් දෙකෝරළේ ගම් ප්‍රදේශයේ ගම්කායාසී සභාව විසින් සම්මත කරගන්නාලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළකරනු ලැබේ.

යෝජනාව

ප්‍රදේශ පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමතකරනලද බව වම් 1953ක්වූ අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරන ගැසට් පත්‍රයේ පළවූ නිවේදනයෙන් ප්‍රකාශකරන ලද්දවූද, පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල 5, 6, 10, 11, 12, 14, 27, 31, 32 සහ 36 යන මේ කාණ්ඩ මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට සම්මත කර ගැනීමට පනාවල් අවුලගම් දෙකෝරළේ ගම්කායාසී සභාව විසින් 1952 අංක 6 දරන ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායී අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ

ඇම්. ජී. ජයවර්ධන,
පනාවල් අවුලගම් දෙකෝරළේ ගම්කායාසී සභාවේ ප්‍රධානතුමා

වම් 1953ෆේ මාර්තු මස 22 වැනි දින දිස.

ප්‍රි 14/9

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කැලණිය ගම් ප්‍රදේශයේ ගම්කාරී සභාව විසින් සම්මත කර තෝනා ලද පහත දක්වන යෝජනාව එකී වගන්තිය ප්‍රකාර මෙහි පලකරනු ලැබේ.

යෝජනාව

ප්‍රදේශ පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද, සෙනෙට්ට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරණලද බව 1953 අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරණ ශාසි පනුයේ පළමු නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද, පොදු ආදායම් අතුරු ව්‍යවස්ථාවල 1, 2, 3, 4, 5, 8, 10, 12, 16, 18, 19, 20, 23, 25, 30, 34, 36, 37 යන මේ කාණ්ඩ මේ යෝජනාව ශාසි පනුයේ පළවන දින සිට සම්මත කර ගැනීමට කැලණිය ගම් ප්‍රදේශයේ ගම්කාරී සභාව විසින් 1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ

ආර්. ඒ ඇස් පෙරේරා,

කැලණිය ගම්කාරී සභාවේ ප්‍රධානතුමා

වම් 1954ක්වූ මාර්තු මස 27 වැනි දින

කඩවත-කැලණිය ගම්කාරී සභා කාර්යාලයේදී

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වගන්තිය යටතේ හලාවත දිස්ත්‍රික්කයේ කම්මල්පත්තු ගම් ප්‍රදේශයේ ගම් කාරී සභාව විසින් සම්මත කර ගන්නා ලද පහත සඳහන් යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර පහත පලකරනු ලැබේ

යෝජනාව

ප්‍රදේශ පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරනු ලද්දවූද, සෙනෙට්ට් මන්ත්‍රී මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව 1953කේ අගෝස්තු මස 7 වැනි දින අංක 10,560 දරන ශාසි පනුයේ පළමු නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද, පොදු ආදායම් අතුරු ව්‍යවස්ථාවල අංක 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 18, 19, 20, 21, 22, 23, 24, 25, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36 සහ 37 දක්වනු කාණ්ඩ මේ යෝජනාව ශාසි පනුයේ පළවන දින සිට සම්මත කර ගැනීමට කම්මල්පත්තු ගම් ප්‍රදේශයේ ගම් කාරී සභාව විසින් 1952 අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ

ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ප්‍රනාන්දු,

කම්මල්පත්තු ගම් කාරී සභාවේ ප්‍රධානතුමා

වම් 1954ක්වූ ජනවාරි මස 15 වැනි දින දී

தல தாயன அறிவித்தல்

L. G. D—GD 14/41/1.

கிராம சமுதாயச் சட்டம்

கிராம சமுதாயச் சட்டத்தின் (அத்தியாயம் 198) 49 ம பிரிவினையி. மட்டக்களப்பு இலத்திரிக்ஷனாள் அக்கரைப்பற்று தெற்கு கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் உண்டாக்கப்பட்ட, 1947 ம ஆண்டின் செப்டெம்பர் மாதத்து 24 ந தேதிய 9,773 ம இலக்க விசேஷ "கெசெற" றில் பிரதித்தப்படுத்திய பிரகடனத்தால் திருத்தப்பட்ட அப்பிரிவின (3) ம உட்பிரிவால் தலதாயன மந்திரியீது வைக்கப்பட்ட தத்துவங்களின் பலத்தைக் கொண்டு அவரால் அங்கீகரிக்கப்பட்ட உபவிதி

டி. சி. ஆர் குணவர்தன,

நிரந்தரக் காரியதரிசி,

தல தாயன மந்திரி காரியாலயம்.

கொழும்பு,

1954 ம ஆப்ரில் 2 ந உ.

உபவிதி

1 கீழ்க்காணும் வியாபாரங்கள அருவருக்கத்தக்க வியாபாரங்களெனக் கருதப்படும் —

- பாடம்பண்ணியீன அல்லது கருவாடு சேகரித்து வைத்தல்
- மொத்த வியாபாரத்தின் பொருட்டு அழகிக்கெடும் உணவுப் பொருட்களை சேகரித்து வைத்தல்
- பசுனை அல்லது செயற்கை உரம் செய்தல்
- வினாகிரி (காடி) செய்தல்
- தோல் பதனிடும்சாலை வைத்தல்.
- சவாககாரம் செய்தல் .
- பாகரூப்பாடம் பண்ணல்
- இரத்தம் அல்லது கழிவு இறைச்சி அரித்தல்
- தோல் சேகரித்து வைத்தல்
- எலும்பு சேகரித்து வைத்தல்
- மீனுக்கு "ஐஸ்" போடுதல்

பலகை பாடம் பண்ணல்

மூன்று மூடைகளுக்கு அதிகமாக செயற்கை உரம் அல்லது செயற்கை உரம் செய்வதற்கு பாவிக்கும் பொருட்கள் சேகரித்து வைத்தல்

கொடா செய்தல்

புகையிலை பாடம் பண்ணல் அல்லது உலாத்தல்

சுருட்டுசுற்றுதல்

கொப்பரா செய்தல்

கொப்பரா சேகரித்து வைத்தல்

வைக்கொல சேகரித்து வைத்தல்

ஆபரணங்கள் செய்தல்

பாணி காய்ச்சுதல்

2. கீழ்க்காணும் வியாபாரங்கள் அபாயகரமான வியாபாரங்களெனக் கருதப்படும் —

- காற்றடைத்த பாளங்கள் செய்தல்
- "கபுக" கல, பொடுக்கல், அல்லது கருங்கல் தோண்டி எடுத்தல்
- தேங்காய்ப்பூ செய்தல்
- தும்பு செய்தல் அல்லது சேகரித்தல் வைத்தல்.
- பருத்திப்பஞ்சு சேகரித்து வைத்தல்.
- கொல்லுலை வைத்தல்
- மரக்கடை வைத்தல்
- மண்ணெண்ணெய்க்கடை வைத்தல்
- அச்சகம் வைத்தல்
- அரிசி ஆலை வைத்தல்
- சுண்ணாம்பு சுடுதல், சேகரித்து வைத்தல், பாடம்பண்ணல் அல்லது தகாத்தல்
- இயந்திரத்தினால் மண்ணெண்ணெய் எடுத்தல்

3 கீழ்க்காணும் வியாபாரங்கள் அபாயகரமான, அருவருக்கத்தக்க வியாபாரங்களெனக் கருதப்படும் —

- தும்புகருசாயமேற்றுதல்
- செங்கல் அல்லது ஓடு சுடுதல்
- "பட்டரி" களில் மிளசாரம் நிரப்புதல்.